

AWIG - AWIG
အေပီကါ - အေပီကါ

DESA ADAT TEGAL BADENG KAUH

၂၈ က အေ ဟေ ဟေ ကလ ဟေ ဟေ ၅၅၅

KECAMATAN NEGARA

ကဲ သ ဝ ဟ ဟွာ ကာ

KABUPATEN DAERAH TINGKAT II

ကည ပ ၂၈ ဟွ ကာ ၅၅ ဟေ ဟေ ၅၅၅

JEMBRANA

ကဲ ဝ ဟ ၅၅



1997

ကဲ သ သ သ ၅၅

PIDAGING

පිඳගිං

MAKA BANTANG AWIG-AWIG DESA ADAT

මාකා බන්තංග් අවිග්-අවිග් ධේසා ආදාත

MWRDHA - CITA

මුර්ධා - චිතා

SARGA I ARAN LAN WEWIDANGAN DESA

ධර්ශනා මානා ක්‍රම විධි ග්‍රහණ

SARGA II PETITIS LAN PAMIKUKUH

මධ්‍යම වර්ග පාමිකුකු

SARGA III SUKERTA TATA PEKRAMAN

මධ්‍යම වර්ග ප්‍රකරණ

Palet 1 Indik Krama	5
පහුනි, මානා ක්‍රම ග්‍රහණ	9
Palet 2 Indik Dulu/Prajuru Desa	9
පහුනි, මානා ක්‍රම ග්‍රහණ / ප්‍රකරණ	11
Palet 3 Indik Kulkul	11
පහුනි, මානා ක්‍රම ග්‍රහණ	13
Palet 4 Indik Paruman	13
පහුනි, මානා ක්‍රම ග්‍රහණ	16
Palet 5 Indik Druwen Desa	16
පහුනි, මානා ක්‍රම ග්‍රහණ	18
Palet 6 Indik Sukerta pamiteges	18
පහුනි, මානා ක්‍රම ග්‍රහණ පවත්වා ගැනීම	18
Kaping 1 Karang, tegak lan carik ...	18
කපිං, මානා ක්‍රම ග්‍රහණ	19
Kaping 2 Pepayonan	19
කපිං, මානා ක්‍රම ග්‍රහණ	21
Kaping 3 Wewangunan	21
කපිං, මානා ක්‍රම ග්‍රහණ	21
Kaping 4 Wewalungan	21
කපිං, මානා ක්‍රම ග්‍රහණ	23
Kaping 5 Bhaya	23
කපිං, මානා ක්‍රම ග්‍රහණ	25
Kaping 6 Penyanggran Banjar	25
කපිං, මානා ක්‍රම ග්‍රහණ	26

SARGA IV SUKERTA TATA AGAMA

මධ්‍යම වර්ග ප්‍රකරණ

Palet 1 Indik Dewa Yadnya	26
පහුනි, මානා ක්‍රම ග්‍රහණ	26

Palet 2 Indik Resi Yadnya	32
පාලුන්, පු, හි ක්‍රී ආදි පාලුන්	32
Palet 3 Indik Pitra Yadnya	34
පාලුන්, පු, හි ක්‍රී ආදි පාලුන්	34
Palet 4 Indik Manusa Yadnya	41
පාලුන්, පු, හි ක්‍රී ආදි පාලුන්	41
Palet 5 Indik Bhuta Yadnya	43
පාලුන්, පු, හි ක්‍රී ආදි පාලුන්	43

SARGA V SUKERTA TATA PAWONGAN

වන 5 වන කොටස පාලුන්

Palet 1 Indik Pawiwahan	45
පාලුන්, පු, හි ක්‍රී ආදි පාලුන්	45
Palet 2 Indik Nyapian	49
පාලුන්, පු, හි ක්‍රී ආදි පාලුන්	49
Palet 3 Indik Sentana	52
පාලුන්, පු, හි ක්‍රී ආදි පාලුන්	52
Palet 4 Indik Warisan	56
පාලුන්, පු, හි ක්‍රී ආදි පාලුන්	56

SARGA VI WICARA LAN PAMIDANDA

වන 6 වන කොටස පාලුන්

Palet 1 Indik Wicara	60
පාලුන්, පු, හි ක්‍රී ආදි පාලුන්	60
Palet 2 Indik Pamidanda	61
පාලුන්, පු, හි ක්‍රී ආදි පාලුන්	61

SARGA VII NGUWAH-NGUWAHIN AWIG-AWIG

වන 7 වන කොටස පාලුන්

SARGA VIII PEMUPUT.

වන 8 වන කොටස පාලුන්

MURDA CITHA

සුඛ මිත්‍ර

Om Swastyastu,

ශ්‍රී ඉච්චුච්චු

Om Awignamastu nama sidham.

ශ්‍රී වෙම්බුළුප්පුක පෙම්ප්පි

Krama Desa Adat Tegalbadeng Kauh, Desa Tegal Badeng Barat,
 ශ්‍රී ලංකා වෙණු මුහුණතේ සඳුදා ලංකා රජයේ නගරයයි
 Kecamatan Negara, Kabupaten Daerah Tingkat II Jembrana.
 කළුපළාතේ නගරයක් සේ පැවැත්වෙනු ඇත. මිත්‍ර මිත්‍ර මිත්‍ර
 Ngawitin ngawentenang pesamuhan agung ring rahina Sukra
 මාර්තු 10 ක් පැවැත්වූ විශාල සමුළුවේ නිවැරදිව සිටියදී
 Pon, Wara Medangsia, Penanggal ping 8, utawi sasih Kapat,
 මාර්තු 10, 1919, tanggal masehi 10 Oktober 1997, magenah
 ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ පැවැත්වූ විශාල සමුළුවේ
 ring Balai Desa Tegal Badeng Barat. Melarapan saking
 සුමනී නම් කුමරියෙකුගේ නමින් මහනුවර ප්‍රදේශයේ
 manah suci nirmala miwah asung kertha wara nugraha Ida
 සුමනී නම් කුමරියෙකුගේ නමින් මහනුවර ප්‍රදේශයේ
 Sanghyang Widhi Wasa Krama Desa Adat Tegal Badeng Kauh,
 මාර්තු මස 10 වන දින පැවැත්වූ විශාල සමුළුවේ
 Sagilik saguluk mutusang ring pesamuhan agung gumawe
 වාරිසියාගේ නමින් මහනුවර ප්‍රදේශයේ
 Awig-awig Desa Adat, maka sepat siku pemaneh waste
 වෙඩි-වෙඩි මාරුවේ වසර 70 ක් පැවැත්වූ විශාල සමුළුවේ
 kasidaan praya janan mami kabeh prasama angidep amanggeh
 කණ්ඩායම්වලින් සමන්විතව පැවැත්වූ විශාල සමුළුවේ
 aken tata gamaning Awig-awig.
 මාර්තු මස 10 වන දින වෙඩි-වෙඩි

Sotaning bhuana agung, desane mapawakan bawa
 ලෝකයේ සුඛයේ සඳුදා ලංකා වෙණු මුහුණතේ
 "URIP" jangkep saha TRI HITA KARANA lwire :

- "සුඛීච්චි" ලෙසින් හදින් ගිණිකොළ සුඛීච්චි ;
 a. Parahyangan, sahanan kahyangan panyiwian desa, genah
 මාර්තු මස 10 වන දින පැවැත්වූ විශාල සමුළුවේ

ඉ

ngarcanahyang, maka atman desane ;

භික්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ'

b. Palemahan, tanah kewuwuban saha dagingine sinanggeh
භික්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' -
angga sarire taulan desane ;
භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' ॥

c. Pawongan, warga desane sami pawakan trikaya, mawanan
භික්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' -
desane sida molih maprewerti.
භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' ॥

Maka murdaning pamikukuh ngerencana Awig-awig
භත භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' ॥

puniki melarapan antuk dresta-dresta sane manggeh
පුඤ්ඤ භික්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' -
sewewidangan Desa Adat Tegal Badeng Kauh, pamekas
භික්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' -
pamikukuh lan patitis Pancasila, Undang-undang Dasar
පුඤ්ඤ භික්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' -
1945, tur sahanan peraturan-peraturan sang ngamong rat
භික්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' -
Republik Indonesia, tanmeran keinggilan mewastu metu
භික්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' -
awig-awig sane kapidarta sekadi ring sor puniki.
භික්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' භත භක්ෂක භ්‍යෝ' ॥

Om,Santhi,.....Santhi,.....Santhi.

ඉමි, භක්ෂක භ්‍යෝ' භක්ෂක භ්‍යෝ' භක්ෂක භ්‍යෝ' ඉමි ॥



S A R G A I

ඩි ගි නි

ARAN LAN WEWIDANGAN DESA

හරි ක්‍රී චි ත්‍රි ග්‍රහණ

Pawos 1

පැනවි ති

1. Desa Adat puniki mewasta Desa Adat Tegalbadeng Kauh.
 1. ග්‍රහණ වෙහෙසු කිනි පතානු ග්‍රහණ වෙහෙසු ග්‍රහණ ක්‍රී
2. Jebar kakuwub wewidangannya mewastu nyatur :
 2. ග්‍රී ගි නි ක්‍රී චි ත්‍රි ග්‍රහණ පතානු හරි ;
 - a. Sisi Wetan mewates Desa Tegalbadeng Kangin lan Br.
 හි ඩි ඩි ග්‍රහණ චි ත්‍රි ග්‍රහණ හි ත්‍රි ග්‍රහණ සහිතී හරි ග්‍රී -
 Awen ;
 හරි ග්‍රහණ ;
 - b. Sisi Kidul mewates Segara Selat Bali ;
 හි ඩි ඩි හි ත්‍රි ග්‍රහණ චි ත්‍රි ග්‍රහණ හි ත්‍රි ග්‍රහණ ;
 - c. Sisi Kulon mewates Desa Cupel lan Desa Baluk ;
 හි ඩි ඩි හරි ග්‍රහණ චි ත්‍රි ග්‍රහණ හරි ග්‍රහණ හරි ග්‍රහණ ;
 - d. Sisi Lor mewates Desa Baluk.
 හි ඩි ඩි ග්‍රහණ චි ත්‍රි ග්‍රහණ හරි ග්‍රහණ ;
3. Desa puniki kewangun antuk karang pecatu, turmaning
 ග්‍රී ග්‍රහණ හරි ග්‍රහණ හරි ග්‍රහණ හරි ග්‍රහණ හරි ග්‍රහණ -
 kepah dados :
 හරි ග්‍රහණ හරි ග්‍රහණ ;
 - a. Banjar Adat Anyar ;
 හරි ග්‍රහණ හරි ග්‍රහණ ;
 - b. Banjar Adat Tengah ;
 හරි ග්‍රහණ හරි ග්‍රහණ ;
 - c. Banjar Adat Puana ;
 හරි ග්‍රහණ හරි ග්‍රහණ ;
4. Soang-soang Banjar Adat kepah malih antuk wewidangan
 හරි ග්‍රහණ හරි ග්‍රහණ හරි ග්‍රහණ හරි ග්‍රහණ හරි ග්‍රහණ -
 tempek luwire :
 ග්‍රහණ හරි ග්‍රහණ ;
 - a. Banjar Adat Anyar : 1. Tempek Kaler.
 හරි ග්‍රහණ හරි ග්‍රහණ : හරි ග්‍රහණ හරි ග්‍රහණ ;
 2. Tempek Kelod.
 හරි ග්‍රහණ හරි ග්‍රහණ ;

- b. Banjar Adat Tengah : 1. Tempek Kaler.
 2. Tempek Kelod.
- c. Banjar Adat Puana : 1. Tempek Kaler.
 2. Tempek Kelod.

S A R G A II

പനം പൂ

PETITIS LAN PAMIKUKUH.

പതിപ്പുകാലിപ്പുറം

Pawos 2

പറയാമി. പൂ

Desa Adat Tegalbadeng Kauh puniki ngamanggehang pamikukuh,
 നൂറു വയസ്സുള്ള നൂറു വയസ്സ് പതിപ്പുകാലിപ്പുറം പതിപ്പുകാലിപ്പുറം
 minakadinya :

പിന്നെക്കിട്ടു :

- a. Pancasila;
- b. Undang-undang Dasar 1945 pasal 18;
- c. Tri Hita Karana manut sada cara Agama Hindu.

Pawos 3

പറയാമി. പൂ

Luwir Patitis Desa Adat Tegalbadeng Kauh :
 പതിപ്പുകാലിപ്പുറം പതിപ്പുകാലിപ്പുറം പതിപ്പുകാലിപ്പുറം

- a. Mikukuh miwah ngarajegang Sanghyang Agama ;
- b. Nginggiling Tata Prawertine megama ;

9

c. Ngarajegang kasukertan Desa Pawongannya sekala lawan
පාලන ක්‍රම සමුදායක පැවැත්වූ විකිස සමකි-
niskala.
කිවිස :

S A R G A III

විග්‍රහ

SUKERTA TATA PAKRAMAN.

සුකිස සම පත්‍රපති

Palet 1

පත්‍රපති

INDIK KRAMA

නිකිනිප්‍රප

Pawos 4

පැවැත්වීම

- (1) Sane kasimanggeh krama Desa inggih punika kulawarga
(අ) බැඳ සවිකිසි ප්‍රපාලක නිකිනි පුනික කුලපිට -
sane megama hindu saha pangemong karang pecatu.
බැඳ ආගමනිකු සහ පනිඳු කනි පිසුණු
- (2) Sejabu punika sinanggeh tamiu.
(ආ) විකිස පුනික කිසිසි සමිසු

Pawos 5

පැවැත්වීම

Krama Desa wantah 2 (kalih) pawos luwire :

ප්‍රපාලක පසුපා (කවි) පැවැත්වූ සුචිත :

- a. Krama ngarep inggih punika kuluarga sane sampun
හා ප්‍රපාලන නිකිනි පුනික කුලපිට බැඳ කවුකි
buluangkep (mapikuren) ;
ඉසුනිකිනි (පවිසුපති)
- b. Krama pengele (Balu lanang / Wadon) sane kantun madruwe
හා ප්‍රපාලන (හසුසි / හැකි) බැඳ කිසිසි පසුපා-
pianak durung mabasa wirang (dereng mapikuren).
විකිස කිසිසි (හැකි පවිසුපති)

පැනවැස්ම 6

Kawit dados krama Desa :

සමී කෘතවිලාසයකි

a. Sangkaning ngamong karang pecatu, utawi
හා සහකාරී ගැන සෑදී විවිධ දූෂණ

b. Mawiwit Pawiwahan.

නි මහජන ජනතාව,

පැනවැස්ම 7

Panamayan Tedun mekrama Desa.

සමී සහකාරී කෘතවිලාසයකි :

a. Ngawit mapaumahan wiyadin ngarereh pangupajiwa utawi
හා සමී සහකාරී සමාජ සේවක පුද්ගල සහකාරී කෘතවිලාසයකි -

pekaryan sajeroning palemahan Desa Adat Tegalbadeng Kauh

විශේෂ කාර්ය සහකාරී සමාජ සේවක පුද්ගල සහකාරී කෘතවිලාසයකි

yan sampun jumenek 3 (tigang) sasih saking misedekang

සමාජ සේවක පුද්ගල සහකාරී කෘතවිලාසයකි (නිධි) කෘතවිලාසයකි සමී විවිධ කෘතවිලාසයකි -

raga ;

නිධි

b. Ngantos 3 (tigang) sasih mawiwit pawiwahan.

නි කෘතවිලාසයකි (නිධි) කෘතවිලාසයකි මහජන ජනතාව,

පැනවැස්ම 8

Sahanan krama Desa sami keni tategenan (Ayah-ayahan)

සහකාරී කෘතවිලාසයකි සමී කෘතවිලාසයකි (හා සහකාරී කෘතවිලාසයකි)

luwire :

ආදිය :

a. Ayah ngarep saking krama ngarep keni pepeson gegem ;

හා සහකාරී කෘතවිලාසයකි කෘතවිලාසයකි විවිධ කෘතවිලාසයකි

- b. Ayah pengele/balu saking krama pengele luput saking ayah
 ခ။ ဖခင်ပင်/ဖခင်/အဖေ ခင်မိတ် ခင်မိတ် ခင်မိတ် ခင်မိတ် ခင်မိတ်
 sejaba pepeson lan urunan manut perarem ;
 မိတ်မိတ် ပင်မိတ်မိတ် မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်
- c. Prade rikalaning ngayah wenten simalih tunggil krama
 သ။ ပြာသ ရိကလင် ခင်မိတ် ခင်မိတ် ခင်မိတ် ခင်မိတ် ခင်မိတ်
 matilar sedurung puput karya, wenang krama inucap keni
 မိတ်မိတ် မိတ်မိတ် မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်
 pamidanda tajek tiler kawastanin.
 ပင်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်

Pawos 9
ပင်မိတ်မိတ်မိတ်

Krama Desa kadadosan :
ဗြဟ္မာ ခင်မိတ်မိတ်မိတ်မိတ်မိတ်

- a. Mapawangkid utawi tan tedun ;
 ခ။ ဗြဟ္မာ မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်
 1. Ritatkala mapawangunan, meyadnya, kulawarga keni
 ခ။ မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်
 penyungkan, matepehi kaluwasan, lan siosan punika.
 ပင်မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်
 2. Kengin tempo wantah apisan, sajabaning wenten
 သ။ မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်
 kebebasan prajuru.
 မိတ်မိတ်မိတ်မိတ်မိတ်မိတ်
- b. Nyada mapiteges ngemademang ayah, risampun mayusa 60-70
 ခ။ မိတ်မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်မိတ်
 warsa yening tan wenten tanggungan ;
 မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်မိတ်မိတ်
- c. Nyada utawi nyuksukin, tur sane kewenangan risampun
 သ။ မိတ်မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်မိတ်
 manggeh dehe teruna utawi meresidayang nganutin krama ;
 မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်မိတ်မိတ်
- d. Nugtug ayah antuk arta berana seantukan kapialang utawi
 ခ။ မိတ်မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်မိတ်
 ngentos ayah-ayah antuk arta berana manut petangan
 မိတ်မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်မိတ်မိတ် မိတ်မိတ်မိတ်မိတ်မိတ်

soang-soang tempek, menawi kajudi antuk sang mawangrat,
၇မာတ် ၇မာတ် ၇မာတ်၇မာတ်၇မာတ်၇မာတ်၇မာတ်၇မာတ်၇မာတ်၇မာတ်၇မာတ်
utawi kaluwasan 3 - 7 rahine.

ဥပဒေအား ရန်ပုံစံပြန်လှည့်စေပါ။

Pawos 10

ပဏာမပြုပါ။

Wusan dados krama Desa luwire :

ဗုဒ္ဓကရောမိဂ္ဂပဒေသနာတော် :

a. Sangkaning :

၁။ ဆန္ဒတော် :

1. Pinunas ngeraga, manawi kesah ke dure desa utawi
ဤ ပိတ်တောက်ဒေသ၊ လက်စုံ ကျောင်း ဆရာ နည်းဥပဒေ
ngelangkungin segara.
နိဂ္ဂဟိတရာ ဟူ၍။

2. Kenorayang, duaning sampun tan praside ngehehin solah
ဤ ကံကောင်းမဲ့ ကျင့်စဉ် စာပေအရ ပိတ်တောက်ဒေသ
maprawerti setata nguwug kecaping awig-awig.
မညီညွတ်စွာ ဆောင်ရွက်မည်လိမ့်မည်။

b. Sang wusan mekrama :

၁။ ဆန္ဒတော် ပြုစုရေးရာ :

1. Yan simalih tunggil lampus, utawi pacang nangun Dewa
ဤ ဆန္ဒတော်ကို ကျင့်စဉ်အရ ဥပဒေ ပိတ်တောက်
Yadnya, Pitra Yadnya, Manusa Yadnya lan Butha Yadnya
ယန္ဓာ၊ ပိတ်တောက်ဒေသ၊ ဟူ၍ အပိုင်အမိုင်အား နှုတ်
tan polih pidana saking krama.

ဤ ကံကောင်းပုံ ပိတ်တောက်ရေးရာ။

2. Tan polih pah-pahan sangkaning padruweyan Desa
ဤ ကံကောင်းပုံ ပိတ်တောက်ရေးရာ ဆန္ဒတော် ပြုစုရေးရာ
sejahwaning pah-pahan padruweyan ring tempek manut
ဆန္ဒတော် ပိတ်တောက်ရေးရာ အရ ပိတ်တောက်ရေးရာ
pararem.

ပဏာမပြုပါ။

3. Tan praside nganggen druwen Desa sejahwaning Setra
ဤ ဆန္ဒတော်ကို ကျင့်စဉ်အရ ပိတ်တောက်ဒေသ
lan Pura.

လက်မှတ်။

Palet 2

පාලන මණ්ඩලය

Prajuru/Dulun Desa

ප්‍රජුරු/දුලුන් ග්‍රාමය

Pawos 11

පාලන මණ්ඩලය

(1) Desa Adat Tegalbadeng Kauh kaenter antuk Bendesa Adat.

(ආ) ග්‍රාමයේ සේවකයන්ගේ සහ ප්‍රජා සභාවේ සාමාජිකයන්ගේ සේවයට

(2) Banjar utawi tempekan kaenter antuk Klian

(භ) සභාවේ සේවකයන්ගේ සහ ප්‍රජා සභාවේ සාමාජිකයන්ගේ සේවයට

Banjar/Tempek.

සභාව/ප්‍රජා සභාව

(3) Bendesa lan Klian Banjar patut :

(ආ) ග්‍රාමයේ සේවකයන්ගේ සහ ප්‍රජා සභාවේ සාමාජිකයන්ගේ සේවයට

a. Mawiwit saking krama ngarep ;

ආ) ප්‍රජාවේ සේවකයන්ගේ සහ ප්‍රජා සභාවේ සාමාජිකයන්ගේ සේවයට

b. Keadegan malarapan antuk pemilihan olih parumannya

ආ) සේවකයන්ගේ සහ ප්‍රජා සභාවේ සාමාජිකයන්ගේ සේවයට

olih soang-soang nyabran 5 (lima) warsa sejawaning

ග්‍රාමයේ සේවකයන්ගේ සහ ප්‍රජා සභාවේ සාමාජිකයන්ගේ සේවයට

parindik tios tur kepilih malih ;

ප්‍රජාවේ සේවකයන්ගේ සහ ප්‍රජා සභාවේ සාමාජිකයන්ගේ සේවයට

c. Maduluran Dewa Saksi ring Pura Bale Agung.

ආ) ග්‍රාමයේ සේවකයන්ගේ සහ ප්‍රජා සභාවේ සාමාජිකයන්ගේ සේවයට

Pawos 12

පාලන මණ්ඩලය

(1) Bendesa Adat kesanggra antuk :

(ආ) ග්‍රාමයේ සේවකයන්ගේ සහ ප්‍රජා සභාවේ සාමාජිකයන්ගේ සේවයට

a. Petajuh utawi pangliman punika wakilnya ;

ආ) ප්‍රජාවේ සේවකයන්ගේ සහ ප්‍රජා සභාවේ සාමාජිකයන්ගේ සේවයට

b. Penyarikan punika juru surat ;

ආ) ප්‍රජාවේ සේවකයන්ගේ සහ ප්‍රජා සභාවේ සාමාජිකයන්ගේ සේවයට

c. Petengen punika pangemong druwen Desa ;

ආ) ප්‍රජාවේ සේවකයන්ගේ සහ ප්‍රජා සභාවේ සාමාජිකයන්ගේ සේවයට

d. Kasinoman punika juru arah.

၅။ ကမိဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။

(2) Kesinoman ekehine anut kawigunan saha katunjuk olih

(၅) ကမိဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။ ကမိဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။
krama Desa.

ဗြဟ္မဂုဏာ။

(3) Sejeroning ngenterang sukertan niskala Bendesa

(၅) မဒိဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။ မဒိဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။

mingsigihang pemangku kahyangan Desa.

မိဒိဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။

Pawos 13

ပာဏာသိဒ္ဓါ

(1) Swadharmaning Bendesa Adat luwire :

(၁) မဒိဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။

a. Ngenterang pelaksanaan sedaging Awig-awig miwah

ဟိဒါ ဟိဒါ။ ပာဏာသိဒ္ဓါ ဣဒါ ဟိဒါ။
pararem Desa ;

ပာဏာသိဒ္ဓါ။

b. Nuntun tur ngenteran krama rawuhing warga desa

ကမိဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။ ဗြဟ္မဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။
ngupadi antuk patitis ;

ဗြဟ္မဂုဏာဝဿယိက။

c. Mawosing kalih niwakang pamutus arep ring wicara

မဒိဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။ မဒိဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။
warga Desa ;

မဒိဂုဏာဝဿယိက။

d. Maka duta matemuang bawos ring sapisira ugi.

၅။ မဒိဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။

(2) Prade dulu-dulu iwang ngelaksana keni pamidanda nikel

(၅) မဒိဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။ မဒိဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။

ring kaiwangan soang-soang krama saha kangkat manut

၅။ မဒိဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။ မဒိဂုဏာဝဿယိက ဣဒါ ဟိဒါ။
pararem.

ပာဏာသိဒ္ဓါ။

ශ්‍රී ලංකා

Pawos 14

පාලන ක්‍රම 14

Patias utawi olih-olihan Prajuru / Dulu Desa luwire :

පවිස වැඩිදුරටත් ප්‍රජා පාලන / ප්‍රජා පාලන ක්‍රම :

a. Luput rerampen (Pepeson) ;

ප්‍රජා පාලන ක්‍රම (පවිස ක්‍රම) ;

b. Luput ayahan ;

ප්‍රජා පාලන ක්‍රම ;

c. Petias sewosan manut pararem.

සා පවිස වැඩිදුරටත් ප්‍රජා පාලන ක්‍රම ;

Pawos 15

පාලන ක්‍රම 15

(1) Prajuru / dulu Desa kagentosin riantukan :

(අ) ප්‍රජා පාලන / ප්‍රජා පාලන ක්‍රම ක්‍රම ක්‍රම ක්‍රම :

a. Seda ;

ප්‍රජා පාලන ක්‍රම ;

b. Kenorayang dwaning iwang pamargi menawi nilar

ප්‍රජා පාලන ක්‍රම ක්‍රම ක්‍රම ක්‍රම ක්‍රම ක්‍රම ;

ප්‍රජා පාලන ක්‍රම ;

c. Wit saking pekayun utawi pinunas ngeraga.

සා පවිස වැඩිදුරටත් ප්‍රජා පාලන ක්‍රම ;

(2) Ngenorayang utawi ngentosin prajuru / Dulu Desa patut

(ආ) ප්‍රජා පාලන ක්‍රම ක්‍රම ක්‍රම ක්‍රම ක්‍රම ක්‍රම ;

ප්‍රජා පාලන ක්‍රම ක්‍රම ක්‍රම ක්‍රම ක්‍රම ;

Palet 3

පාලන ක්‍රම ;

Indik Kulkul

ප්‍රජා පාලන ක්‍රම ;

Pawos 16

පාලන ක්‍රම 16

හිසු.

(1) Kulkul ring Desa luwire :

(අ) කුලුලි රිං ලාභ ලාභිනි :

a. Kulkul Desa ;

හා කුලුලි ලාභි

b. Kulkul Banjar / Tempekan ;

හා කුලුලි ලාභි / ලාභිනි

c. Kulkul sekaa - sekaa.

හා කුලුලි ලාභි

(2) Tabuh tetepakan kulkul Desa :

(ආ) අභ්‍යන්තර කුලුලි ලාභි ;

a. Atuludan lambat cihna dedaunan pacang paruman utawi

හා හා කුලුලි ලාභි කුලුලි ලාභි කුලුලි ලාභි -
tedun ngayah ;

හා කුලුලි ලාභි

b. Atuludan bulus, tengeran kepanca bhayan.

හා හා කුලුලි ලාභි කුලුලි ලාභි කුලුලි ලාභි

(3) Tengeran kulkul ring soang-soang bebanjaran.

(ඈ) කුලුලි ලාභි රිං ලාභි ලාභි කුලුලි ලාභි ;

a. Kalih tulud bulus, tetengeran ngerorod

හා කුලුලි ලාභි කුලුලි ලාභි කුලුලි ලාභි කුලුලි ලාභි
(Pengantenan) ;

(විකුලුලි ලාභි)

b. Kulkul kelayu sekar (Putus Seda) :

හා කුලුලි ලාභි කුලුලි ලාභි (පුලුලි ලාභි) ;

- Atuludan lambat, tengeran mitahuang (Kulkul

- හා කුලුලි ලාභි කුලුලි ලාභි කුලුලි ලාභි (කුලුලි
Desa) ;

ලාභි)

- Atuludan lambat selanturnya, nedunang Banjar.

- හා කුලුලි ලාභි කුලුලි ලාභි කුලුලි ලාභි කුලුලි ලාභි

Pawos 17

පාලනි හිසු

(1) Kulkul Desa utawi Banjar tan wenang katepak yening tan

(අ) කුලුලි ලාභි ලාභි කුලුලි ලාභි කුලුලි ලාභි කුලුලි ලාභි කුලුලි ලාභි
sangkaning pituduh Prajuru / Dulun Desa, sejawaning

කුලුලි ලාභි කුලුලි ලාභි කුලුලි ලාභි කුලුලි ලාභි කුලුලි ලාභි -

ආචාර

tengeran kepanca'hayan.

කිසි නිල පණ දායා කි"

(2) Sang nepak tan sangkaning pituduh patut digelis antuk
මේ කියන අයුතුකම විය යුතු පණ ගැනීමේදී සිදු වූ -
supeksa make buatan panepaka, yan tan mangkana wenang
සුදාස සාධන අයුතුකම පාලනය කළ කිලිපණ සාධක -
sang mawerug kedanda manut pararem.

මේ පණ දීමේදී පණ දායා කිරීමට අනුමැතිය

(3) Kulkul sekaa - sekaa samalihan kulkul pondokan tan

(4) කුලුලු සාමාන්‍ය - සාමාන්‍ය සාමාන්‍ය කුලුලු පොදු පාලනය කළ කි
kalugra nyawerin (matehin) sukat utawi tengeran kulkul
සාමාන්‍ය ආර්ථික (පණ ගැනීම) සුදාස අනුමැතිය කිසි නිල සුදාස -
Desa / Banjar prade mawurug taler kedanda manut
දෙස / ආචාර පාලනය පණ ගැනීමේදී සිදු වූ අනුමැතිය
pararem.

පණ දීමට

Palet 4

පණ ගැනීම

Indik Paruman

නිලි ආචාර කි

Pawos 18

පාලනය කිරීම

(1) Paruman / Sangkepan ring Desa Tegalbadeng Kauh,

(අ) පණ දීම / සුදාස කි නි දෙස කිලිපණ සාධක
wenten :

අනුමැතිය :

a. Paruman Desa / Banjar kawentenang :

පාලනය කිරීම / ආචාර අනුමැතිය ;

1. Nyabran ngesasih, maka cihna tanpa arah-arrah,
මේ ආචාර කි කිලිපණ පණ දීමට අනුමැතිය
dwaning sampun tetap panumaya manut pararem
ශ්‍රී ලංකා සාමාන්‍ය පණ දීම පණ දීමට අනුමැතිය
bebanjaraan soang-soang ;

ආචාර පාලනය කිරීම - අනුමැතිය "

2. Napkala (Patgata kala) maka jalaran arah-arah
ဤ ကမ္ဘာလ (ပစ္စုတ ကာလ) ဗဟု ဒေသတို့ ဤ ဤ-ဤ-ဤ-
manut tatujon.

ဤ တို့ ဤ ဤ အား ဤ

b. Sangkepan prajuru / Dulu Desa, kawentenang manut
ဤ ဤ ပစ္စုတ ဤ / ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ -
wiguna.

ဤ ဤ

c. Paruman sekaa-sekaa manut mabuat.

ဤ ပစ္စုတ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ

(2) Paruman Desa utawi Banjar madudonan sekadi ring sor :

(ဤ) ပစ္စုတ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ :

a. Praside lumaksana risampun ketedunia antuk sang
ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ -
patut ngemiletin, kemanggala antuk tengaran kulkul

ပစ္စုတ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ -
miwah abusana nyalempot, saha tan kalugra makta

ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ -
gegawan seha luire, tan maren ngardana ring Ida

ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ -
Bhagawan Penyarikan maka sarana Widi Wedana cane ;

ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ -
b. Maka cerana janggi, pengawit kelaksanayang penyacak

ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ -
sep saha riwusannya nyacak dadosan gung alit manut

ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ -
pararem ;

ဤ ဤ

c. Tan kalugra ngewetuaken suara gong utawi byota, yan
ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ -
hana mankana Keni pemedanda bea pecamil kadi

ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ -
dandanin nguman-uman ring sabda ;

ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ -

d. Pemutus bebawos briuk sepanggung (lingkup) punika
ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ -
kemanggehang.

ဤ ဤ ဤ ဤ

(3) Prade pidaging paruman tan kaingkupin mangda prajuru /

(ဤ) ပစ္စုတ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ ဤ /

ඒග

Dulun Desa ngilikang pabawos, saha putusannya mangde
ශ්‍රී ලංකා ගිවිසි පනතකට වග පුළුල් කිරීමට
keraremin antuk Krama Desa bilih tan praside
කරාමුඛ ක්‍රමයේ ප්‍රධාන ගිවිසි පනතකට
kasungkemin jantos ping 3 (tiga) prajuru / Dulu wenang
කපුණ්ඩරී (ඉන්ද්‍රජය) (ගිවිසි) ප්‍රජා / ශ්‍රී ලංකා
nunas bawos ring sang ngewawenang.
ඉතිරි පනතක් වන බැවින් "

Pawos 19

පනතක් වන බැවින්

(1) Sajeroning paruman Desa, Bendesa patut nyiaran pemargin
(අ) වත්කම් පනතකට ගිවිසි පනතකට වග පුළුල් කිරීමට
ngenterang Desa, pamekas nganinin indik :

ප්‍රජා ප්‍රධාන පවත්වාගෙන යාම ක්‍රමය:

a. Nunjuk lungsuring pekraman saha ayah-ayah, salur
ආපසු හැරවීමට පුළුල් කිරීමට වග පුළුල් කිරීමට
arta berana, druwen Desa ;

වෙළඳ ක්‍රමයකට

b. Rencana prajuru / Dulu nganinin usaha Desa
කපුණ්ඩරී ප්‍රජා / ශ්‍රී ලංකා ගිවිසි පනතකට
kapungkur.

කපුණ්ඩරී "

(2) Pamutus paruman Desa sinanggeh pararem maka pamitegap
(ආ) පුළුල් කිරීමට වත්කම් පනතකට වග පුළුල් කිරීමට
pelaksanaan Awig-Awig.

විවිධ වග පුළුල් කිරීමට

Pawos 20

පනතක් වන බැවින්

(1) Sangkepan Prajuru / Dulun Desa kawenangang wantah
(අ) වත්කම් පනතකට වත්කම් පනතකට වග පුළුල් කිරීමට
ngericikang pengerencana usaha Desa kapungkur.

වත්කම් පනතකට වත්කම් පනතකට වග පුළුල් කිරීමට

(2) Sangkepan Prajuru /Dulun tan kawenang ngawedalang
(සු) සංක්‍රීපකරී ප්‍රජුරු / ඉපුකරී තංකවන්ග් ගව්දලං -
tetegenan ring krama sadereng kaingkupin antuk krama
තීන්තීන්කරී තී ප්‍රචා සඟුකරා තංහිඤ්චිඤ්ඤුකරී ප්‍රච-
Desa.

ඉඟරා

(3) Pemutus sangkepan prajuru / Dulun Desa ngawetuang
(සු) විභුඤ්ඤාසංක්‍රීපකරී ප්‍රජුරු / ඉපුකරීඤ්ඤ ගව්දුඤ්ඤ -
pasuare, maka pidaging pituduh sang ngawewenang utawi
පසුඤ්ඤා පස විඤ්ඤි විභුඤ්ඤ ඤ ගව්දුඤ්ඤ ඤ්ඤ -
ngonekang pecak pararemen Krama Desa.

ඉඤ්ඤාඤ්ඤ විඤ්ඤ පරාමෙඤ්ඤ ප්‍රචඤ්ඤ

Palet 5

පඤ්ඤාඤ්ඤ

Indik Druwen Desa

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

Pawos 21

පඤ්ඤාඤ්ඤ

Padruwen Desa Adat Tegalbadeng Kauh, sekadi ring sor :
පඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ

a. Kahyangan Desa, luire = Pura Dalem Kahyangan Tiga.

ඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ = පුඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ

b. Bale Desa ;

ඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ

c. Setra-Setra, pelebahan mekadi pakingsan, Setra

ඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ පඤ්ඤාඤ්ඤ පඤ්ඤාඤ්ඤ පඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ
pengarep ;

පඤ්ඤාඤ්ඤ

d. Pelaba Pura tegal, salinggah 70050 M².

ඤ්ඤාඤ්ඤ පුඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ 000000 ඤ්ඤාඤ්ඤ

e. Lembaga Perkeriditan Desa (LPD) ;

ඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ (ඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ)

f. Lelanguan, mekadi tetabuhan lan ilen-ilen padruwen

ඤ්ඤාඤ්ඤ පඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ
Banjar Desa Adat luire :

ඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ ඤ්ඤාඤ්ඤ :

1. Gong ;
ගිංගු
2. Klenteng, Gambelan Bumbung.
වැව් ගුණි ' ගණි සංඝුණි ' "

Pawos 22

පැවැත්විය යුතු

Piolih - piolih Desa Adat Tegalbadeng Kauh, luwire :
විගණාවිදි විගණාවිදියෙහි ගණි ගණි කුණු කුණු සුචිත :

- a. Piolih - piolih saking pelaba pura ;
නා විගණාවිදි විගණාවිදියෙහි වසන පුන
- b. Urunan Krama Desa ;
සා ගුණකකි සුභගණ
- c. Paica saking Guru Wisesa ;
සා වහුසු සාති ගුණවිදියා
- d. Paica - paica sane tiyosan sane patut.
නා වහුසු - වහුසු සාති ගණවිදියා සාති ගණවිදියා

Pawos 23

පැවැත්විය යුතු

- (1) Prajur / Dulun Desa wenang ngetangang pamupon laba pura
(අ) පුරුජු / ගුණවිදියා ගණි ගණවිදියා වහුසු සාති ගණවිදියා
lan sepenunggalan druwen Desa.
සාති ගණවිදියා ගණවිදියා
- (2) Pikolih lan pamuponnya keanggen prabaya piodalan saha
(ප) විගණාවිදි සකාසුභවණි ගණවිදියා සාති ගණවිදියා විගණාවිදියා
wewangunan ring Pura.
විගණවිදියා විදියා
- (3) Nyabran pesangkepan Desa, dulu pengemong druwe
(ඊ) ගණවිදියා විගණවිදියා ගුණ වහුසු ගුණ
ngewentenang pariindikan munjuk lungsuring padruwen
ගුණවිදියා වහුසු සාති ගණවිදියා වහුසු සාති
ring Krama Desa.
විදියා ගණවිදියා

ශ්‍රී

- (4) Sakaluwiring druwen Desa patut wenten ilikatannya.
- (6) ඩැනෙරානි පුරාණක පාදක පාදක ක්‍රීඩානි ඩැනෙරානි
- (5) Tan kalugra ngadol utawi ngesahang padruweyan Desa yan
- (7) ඩැනෙරානි පුරාණක පාදක පාදක ක්‍රීඩානි ඩැනෙරානි
tan kasungkemin antuk Krama Desa.
- ඩැනෙරානි පුරාණක පාදක පාදක ක්‍රීඩානි ඩැනෙරානි

Palet 6

පාදක පාදක

Sukerta Pamitegep

ඩැනෙරානි පුරාණක පාදක පාදක ක්‍රීඩානි

Kaping 1

කපිං 1

Karang, Tegal lan Carik

කරංග්, ටේගල් ලාන් චාරික්

Pawos 24

පාදක පාදක ක්‍රීඩානි

- (1) Krama Desa Pangemong karang pecatu (Tanah sane tan keni
(අ) ඩැනෙරානි පුරාණක පාදක පාදක ක්‍රීඩානි ඩැනෙරානි
tigasan) patut ngawatesin karang inucap antuk pagehan /
ටිගසානි පාදක පාදක ක්‍රීඩානි ඩැනෙරානි පුරාණක පාදක පාදක ක්‍රීඩානි /
turus utawi tembok mangde pekantenannya asri.
තුරුස් පාදක පාදක ක්‍රීඩානි ඩැනෙරානි පුරාණක පාදක පාදක ක්‍රීඩානි
- (2) Wates sisi kaler miwah Kangin patut kekaryanin antuk
(ආ) පාදක පාදක ක්‍රීඩානි ඩැනෙරානි පුරාණක පාදක පාදක ක්‍රීඩානි
sang ngamong karang pecatu inucap, sane mewasta
සාංග් ඩැනෙරානි පුරාණක පාදක පාදක ක්‍රීඩානි ඩැනෙරානි
බේ ඩැනෙරානි පුරාණක පාදක පාදක ක්‍රීඩානි ඩැනෙරානි
gegelang kaluan, sejawaning tanah pecatu, tegal carik
ගේගලාංග් කලාන්, සේචානිංග් තානා පේචාතු, ටේගල් චාරික්
කේගලාංග් කලාන්, සේචානිංග් තානා පේචාතු, ටේගල් චාරික්
utawi tanah padruweyan ngerage, sane kapiare sisi kelod
ඊතාටි තානා පේචාතු පාදක පාදක ක්‍රීඩානි ඩැනෙරානි පුරාණක පාදක පාදක ක්‍රීඩානි
miwah kauh, reh punika mewasta gelang keteben.
මිචා කොච්, රේචා පුනිකා මේචාතු ගේගලාංග් කලාන්
- (3) Prade kerasayang pagahan / turus inucap ngelikadin,
(ඇ) පුරාණක පාදක පාදක ක්‍රීඩානි ඩැනෙරානි පුරාණක පාදක පාදක ක්‍රීඩානි
yang pade arsa penyandinge, kengin bates nganggen
චාංග් පේචාතු පේචාතු පේචාතු, කේගිංග් බේටේස් ඩැනෙරානි
චාංග් පේචාතු පේචාතු පේචාතු, කේගිංග් බේටේස් ඩැනෙරානි

අය

pinget kewanten kasaksi antuk Prajuru / Dulu Desa utawi
විහිනි ග්‍රහණි ක්‍රමාංකි ගනු පුරු / ගුණ ග්‍රහණ පි
pracihne palsaking Kantor Badan Pertanahan.

ප්‍රවිණ්‍යා පව් වස් කැණු නැහ කට් ට කපනි

(4) Prade wenten karang kebebeng mangde kautsahayang wenten

(5) ප්‍රග්‍රහණි ක්‍රමාංකි ක්‍රමාංකි ප්‍රග්‍රහණි ක්‍රමාංකි
pamarginnya.

පව් ක්‍රමාංකි

Pawos 25

ප්‍රග්‍රහණි ක්‍රමාංකි

(1) Sinali tunggil Krama Desa / Bajar tan Kalugra :

(අ) විකල්ප ග්‍රහණි ක්‍රමාංකි / ක්‍රමාංකි ප්‍රග්‍රහණි :

a. Ngalah-alah margi, tegal ayahan Desa, karang Desa
හා ග්‍රහණි-ග්‍රහණි පව් ක්‍රමාංකි ග්‍රහණි ක්‍රමාංකි ක්‍රමාංකි ග්‍රහණි

lan ;

සඳු ප්‍රග්‍රහණි ක්‍රමාංකි

b. Ngalah-alah tanah, tegak Kahyangan, Setra lan

හා ග්‍රහණි-ග්‍රහණි ක්‍රමාංකි ක්‍රමාංකි ග්‍රහණි ක්‍රමාංකි ග්‍රහණි ක්‍රමාංකි
sekancan tegak sinanggeh suci.

විකල්ප ග්‍රහණි ක්‍රමාංකි ක්‍රමාංකි

(2) Prade wenten sekadi ajeng, Sang ngelahlah wenang patut

(ඉ) ප්‍රග්‍රහණි ක්‍රමාංකි ක්‍රමාංකි ක්‍රමාංකි ක්‍රමාංකි ක්‍රමාංකි ක්‍රමාංකි
ngewaliang tanah inucap saha keni pemidande sepatutnya,

ග්‍රහණි ක්‍රමාංකි ක්‍රමාංකි ක්‍රමාංකි ක්‍රමාංකි ක්‍රමාංකි ක්‍රමාංකි
kadulurin upakara ring pengelahlah tanah suci.

සඳු ප්‍රග්‍රහණි ක්‍රමාංකි ක්‍රමාංකි ක්‍රමාංකි ක්‍රමාංකි ක්‍රමාංකි

Kaping 2

කපි 2

Pepayonan

විකල්ප ග්‍රහණි ක්‍රමාංකි

Pawos 26

ප්‍රග්‍රහණි ක්‍රමාංකි

၅၀

(1) Ngawit nandur pepayonan tanem tuyuh patut. adepa agung
 (၂) ဗဟိ ဣန္ဒြိယ ဝိပဿနဇ္ဇာန် ဗျုပ္ပာရ ပဗ္ဗန္တုဏ်ဟ ဗဟိ-
 ngajeroan saking bates, prade jantos ngaliwat bates
 ဗဟိဇာတ် ဝဏ် ဇာတ်ခါ၊ ပြုမူ ဇာတ် ဗျူဟာ ဝဏ် ဝဏ်-
 wenang kasepat gantungin.

ဝိဇ္ဇာ ဝဏ် ပဗ္ဗန္တုဏ် ဟိ။

(2) Yening wenten tetanduran ngungkulin, semalihe mewaste
 (၅) ဂုဏ် ဂုဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်
 mayanin kapisaga patut kaware antuk piguman ping ajeng
 ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်
 praside sang nruwenang wit ngerabah utawi notor.

ပြုမူ ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်

(3) Prade sampun keware taler tan wenten usaha sang

(၆) ပြုမူ ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်
 nruwenang wit sang rumasa ketetehan / Kejerihan wenang
 ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်
 mesadok ring Prajuru / Dulu, tur risampun kaparitatas
 ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်
 kalugra ngicalan wit inucap, sakewanten patin pepayonan
 ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်
 patut ketawur manut penyelegika sane nepasin.

ပဗ္ဗန္တုဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်

(4) Sang keni pamidande penyangaskara saha prabea manut

(6) ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်
 pararem arep ring wewangunan sang kerubuhin, luire :

ပဗ္ဗန္တုဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်

a. Sang nruwenan wit sinanggeh mayanin prade pungkut

ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်
 ngerebuhin wewangunan krama tios ;

ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်

b. Sang notor, nunggul utawi ngerebah taru tur

ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်
 ngerebuhin krama tios.

ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်

(5) Krama Desa patut ngemanggehang kawerdian tanem tuwuh

(၇) ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်
 sane ngawinan Desa asri tur lestari.

ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ် ဝဏ်

භූමි

Kaping 3

කපි, 3

Wewangunan

ර්ජනකර්ම

Pawos 27

පාලනවිද්‍යාව

(1) Nyabran ngewangunan patut :

(අ) භූමිකර්ම පද්ධති ;

a. Mesadok ring Prajuru / Dulu, ping ajeng prade
භූමිකර්ම පද්ධති / භූමිකර්ම පද්ධති ප්‍රධාන -
wewangunan ngeninin batas ;

ර්ජනකර්ම කිසිකිසි නොවේ

b. Nganggen asta bumi miwah gegulak asta kosala-kosali,
කර්ම භූමිකර්ම පද්ධති පිටත ර්ජනකර්ම පද්ධති පද්ධති,
sanistane manut ring patitis niskala ;

සාධක පද්ධති පද්ධති පද්ධති

c. Tan nyayubin kapisaga.

සාධක පද්ධති පද්ධති

(2) Prade wewangunan jantos nyayubin bilih - bilih temboke

(ආ) ප්‍රධාන ර්ජනකර්ම පද්ධති පද්ධති පද්ධති පද්ධති
ring telengin bates, risampun keware tur kesadokang
නිවැරදි පද්ධති පද්ධති පද්ධති පද්ධති
ring Dulu, wenang kedande manut pararem saha tembok
නිවැරදි පද්ධති පද්ධති පද්ධති පද්ධති
inucap kegubar utawi sanistane mangde kekaryanang
නිවැරදි පද්ධති පද්ධති පද්ධති පද්ධති
abangan.

පාලනවිද්‍යාව

Kaping 4

කපි, 4

Wewangunan

ර්ජනකර්ම

Pawos 28

පාලනවිද්‍යාව

භූමි

(1) Sahanan warga Desa sane mamiare wewalungan (Bawi

(අ) වහනකි වර්ග කලා වහන වඩිකා වර්ගයකි (පවි
risampun mabelas utawi banteng lan sampun maseluk tali)
නිවහන කුණි සමුනි වහන සභ්‍යාපන සමුනි -
patut sayage nitenin negul / ngelogor mangde tan
වහන වහන කිලාසි කිලාසි / වහන වහන වහන වහන
ngerusakin karang utawi pabianan krama sewos,
වහන වහන වහන වහන වහන වහන වහන වහන
bilih-bilih jantos ngeranjing ngeletehin kahyangan.
වහන වහන වහන වහන වහන වහන වහන වහන

(2) Prade wenten wewalungan ngelumbar utawi ngeleb

(භූ) ප්‍රාදේ වහනකි වහනකි වහනකි වහනකි වහනකි
ngerusakin karangan / pabianan krama sewos, risampun
වහන වහන වහන වහන වහන වහන වහන වහන
kawere kengin ketaban tur kedande ngewaliang wit sane
වහන වහන වහන වහන වහන වහන වහන වහන
kerusak saha namur panebus papiaran tetaban, anut
වහන වහන වහන වහන වහන වහන වහන වහන
pengeloika Prajuru / Dulun Desa.
වහන වහන වහන වහන වහන වහන වහන වහන

(3) Prade jantos ngeletehin tegak suci, mikadi pemerajan

(ඳු) ප්‍රාදේ වහනකි වහනකි වහනකි වහනකි වහනකි
(Sangah Kemulan) risampun kaparitatas antuk prajuru /
(වහන වහන වහන වහන වහන වහන වහන වහන
Dulu, wenang sang nruwenang kedanda mabuhu agung
වහන වහන වහන වහන වහන වහන වහන වහන
tebasan-tebasan prayascita durmanggala utawi panca sata
වහන වහන වහන වහන වහන වහන වහන වහන
iwak bebek belang kalung prade jantos ngeletehin
වහන වහන වහන වහන වහන වහන වහන වහන
Kahyangan Tiga utawi Pura Pemaksaan.

(4) Krama Desa patut nyanggra wewalungan miwah sarwa perani

(ඳු) ප්‍රාදේ වහනකි වහනකි වහනකි වහනකි වහනකි
tan kapatut ngemademang paksi miwah nuba ulam miwah
වහන වහන වහන වහන වහන වහන වහන වහන
sane tiyosan.
වහන වහන වහන වහන වහන වහන වහන වහන

ඉඳි
Kaping 5
භයී, භ
B h a y a
කයා
Pawos 29

පැනවැස්ම

(1) Pari indik bhaya, luwire : Jiwa bhaya, arta bhaya
(අ) පරි භී ඉඳි කයා භුමිතා : ජීව කයා, ඔබ කය -
(kepandangan) dure cara ring agama.

(කේපද්ධනක) දුරුතරානී බෙලයා

(2) Sang manggihing kehanan jiwa bhaya, patut napak kulkul
(භ) ඔ චඞ්ඞිඞිඞිඞිඞිඞි ජීව කයා පත්තු භුමිතා භුමි-
bulus mapitulungan anut pawos 16 (2) aksara b.

භුමිතා භුමිතා භුමිතා භුමිතා (භ) භුමිතා ක

(3) Prade ring Desa kehanan jiwa Bhaya, patut desane

(ඳ) ප්‍රදේශී භුමිතා භුමිතා කයා භුමිතා භුමිතා-
ngaturang bhuta yadnya tur sang mayanin katur ring sang
භුමිතා භුමිතා භුමිතා භුමිතා කයා කයා කයා කයා
ngwewenang.

භුමිතා ක

(4) Prade wenten jatma memisuh utawi nguman-uman jatma

(ඉ) ප්‍රදේශී භුමිතා භුමිතා කයා භුමිතා කයා භුමිතා කයා
tios, kekenin pamidande beya pecamil tebasan
භුමිතා කයා කයා කයා කයා කයා කයා කයා කයා
prayascita.

ප්‍රයාචිතා

පැනවැස්ම

(1) Sang manggihin kehanan arta bhaya (kemalingan), patut

(අ) ඔ චඞ්ඞිඞිඞිඞිඞිඞි කයා (කේපද්ධනක) භුමිතා
ngulkul mapitulung anut ring pawos 16 (2) aksara b,
භුමිතා භුමිතා භුමිතා භුමිතා පැනවැස්ම (භ) භුමිතා ක
utawi sang kemalingan atur supeksa ring prajuru / Dulun

භුමිතා ඔ කේපද්ධනක භුමිතා ක ප්‍රදේශී / භුමිතා

Desa sane pacang nimbangin utawi nandingin anut daging
ရေကမာကယ် ဝတ် သိပ္ပံတို့ကို ဥပဒေ ခံနိုင် ခံနိုင် ခံနိုင် ခံနိုင် -
KUHP sahe mawuwuh penyangaskara parade wenten jatma
အရှင်အရှင်အရှင်အရှင်အရှင်အရှင်အရှင်အရှင်အရှင်အရှင်အရှင်အရှင်
ngemaling barang sinanggeh suci.

ဇော်ဇော် ဇော်ဇော် သိကတို့ ဇော်ဇော်

(2) Pratingkahe mapailon ring dusta kabawos saruron, prade

(၅) ပြုစီစဉ်ရဟာ ဝတ်တံငါတို့ နှစ် နှစ် ရာစာခွာသွားသွားပြုစု
wenten jatma manggihin maling tan nyadekan ring Prajur
ရတန့်အစွာ ဝတ်တံငါတို့ တို့ ကိုယ်လဲ အို ပြုအောင် /
/ Dulu jantos jatma tiyos nyaduang, patut kedande kadi
အရှင် ဒုက္ခန္ဓာအစွာ တို့ ဝတ်တံငါတို့ ပုံစုအစွာ ဝတ်တံ
dandanin malih, sakweh pengargan wit manut cacakan
ဝတ်တံ ဝတ်တံ မာရတို့ ဝတ်တံ ဝတ်တံ ဝတ်တံ ဝတ်တံ
banjar, tur prade jantos ping tiga melaksana asapunika
အစွာ၊ ဘုံ ပြုအောင် ဝတ်တံ ဝတ်တံ ဝတ်တံ ဝတ်တံ
wenang kasukserah ring sang ngawewenang.

ဝတ်တံ အစွာအစွာ အို ဝတ် တံ ဝတ်တံ

(3) Prade wenten jatma ngerereh reramon, mikadi daun

(၆) ပြုစု ဝတ်တံအစွာ ဝတ်တံပွဲ ပွဲ ရာစာခွာ ဝတ်တံ ဝတ်တံ
kelapa, ron tanpa sadok ring sang nruwenang wit, prade
ဝတ်တံပွဲ ရာစာခွာ ဝတ်တံပွဲ ရာစာခွာ ဝတ်တံ ဝတ်တံ
kacunduk (ketara) patut kedande kadi dandaning maling.
ဝတ်တံပွဲ (ဝတ်တံ) ပွဲ ရာစာခွာ ဝတ်တံ ဝတ်တံ ဝတ်တံ

(4) Yening wenten jatma ngeranjing pakubon wiadin

(၇) ဝတ်တံ ဝတ်တံအစွာ ဝတ်တံ အစွာ ပေအောင် ဝတ်တံ
pekarangan rikala suwung, mewaste sang madruwe karang
ဝတ်တံအစွာ ဝတ်တံ အစွာ ဝတ်တံ ဝတ်တံ ဝတ်တံ
kaicalan, wenang jatma inucap katuwakang antuk madewa
ဝတ်တံ အစွာ ဝတ်တံ အစွာ ဝတ်တံ ဝတ်တံ
saksi ring Pura Bale Agung.
ဝတ်တံ အစွာ ပွဲ ရာစာခွာ

(5) Mangda tan katuwakang manut ring ajeng, asing-asing

(၈) ဝတ်တံ အစွာ ဝတ်တံ အစွာ ဝတ်တံ ဝတ်တံ - ဝတ်တံ -
ngeranjingin kubon jatma tios patut :

ဝတ်တံအစွာ ဝတ်တံ အစွာ ဝတ်တံ ဝတ်တံ

a. Matenggeran suara (mekaukan) ;

ဝတ်တံ ဝတ်တံ (ဝတ်တံ)

b. Nyantos sang nruwenang karang rawuh utawi mesadok

ဝတ်တံ အစွာ ဝတ်တံ ဝတ်တံ ဝတ်တံ

၅၇

ring pengapit pinih tempek, maka buatan
အိတ် ပိတ်ပိတ် ပိတ်ပိတ် တပ်ပိတ်၊ ဗဟု ဗဟု
pengeranjan ;
ပတ်ပတ်ပတ်

c. Pemedal karangnya kedagingin sawen makacihne
ဗဟု ပတ်ပတ်ပတ် ကပ်ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ်
pengaruh rikala suwung.
ပတ်ပတ်ပတ် အိတ်ပတ်

Kaping 6

အိတ်ပတ်

Penyanggran Banjar

ပတ်ပတ်ပတ်

Pawos 31

ပတ်ပတ်ပတ်

Krama Desa rikala ngewentenan karya suka duka, patut
ဗဟု ပတ်ပတ်ပတ် အိတ်ပတ်ပတ် ကပ်ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ်
kesanggra antuk Bajar luire :

ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ် :

a. Prade ngewangun pitra yadnya utawi manusa yadnya, manut
ဗဟု ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ်
pinunas sang meyadnya ;

ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ်

b. Pengerembo utawi karya gotong royong krama jantos ping
ကပ်ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ်
tiga selangkungan pinaka patut katuran pangingu ;

ပတ်ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ်ပတ်

c. Pangingu rikala pitra yadnya anut abot dangan yadnya,
ဗဟု ပတ်ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ်ပတ်
prade saking semengan ngantos wengi katuran pangingu

ဗဟု ပတ်ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ်ပတ် ပတ်ပတ်ပတ်ပတ်
ping kalih.

ပတ်ပတ်ပတ်

SARGA IV

සත, ඉ

SUKERTA TATA AGAMA

සුකර්ත තත ගෛතප

Palet 1

පාලෙති, එ

Indik Dewa Yadnya

භි ඉති ඉසුපාය ඉති

Pawos 32

පෑපානි, ඉපු

(1) Pelinggih penyiwian sawidangan Desa Adat Tegal Badeng

(ඒ) පලිඹිඳු පහිච්ඡ ඉපාච්ඡපානි ඉඤ්ඤෙඤ්ඤිකාසුඤ්ඤි

Kauh, luire :

කඳුඳු, ඉච්ඡත :

a. Dang Kahyangan : Pura Dang Kahyangan Jati sane

භා සෙ භාහුපානි : පුත සෙ භාහුපානි ඉතාච්ඡත

Magenah Ring Desa Pengambengan.

පරිභඳු ඉති ඉඤ්ඤෙඤ්ඤිකාසුඤ්ඤි

b. Kahyangan Tiga :

භා භාහුපානි ඉති :

1. Pura Desa / Bale Agung, Pura Puseh magenah ring

භා පුත ඉඤ්ඤෙඤ්ඤිකාසුඤ්ඤි / භාභාහුපානි, පුත පුර්ව පරිභඳු ඉති

Banjar Tengah Negara.

ඉඤ්ඤෙඤ්ඤිකාසුඤ්ඤි ඉතාච්ඡත

2. Pura Dalem magenah ring Desa Tegal Badeng Kauh.

පුත පුත භාහුපානි පරිභඳු ඉති ඉඤ්ඤෙඤ්ඤිකාසුඤ්ඤි කඳුඳු

(2) Rahine Piodalan soang-soang Kahyangan inucap sekadi

(ඉ) නභිඤ්ඤි පිභාහුපානි ඉතාච්ඡත ඉඤ්ඤෙඤ්ඤිකාසුඤ්ඤි ඉතාච්ඡත සෙභි

ring sor :

ඉති ඉඤ්ඤෙඤ්ඤිකාසුඤ්ඤි :

a. Pura Dang Kahyangan Jati rahine Some Pon Wuku Sinta.

භා පුත සෙ භාහුපානි නභිඤ්ඤි ඉතාච්ඡත ඉඤ්ඤෙඤ්ඤිකාසුඤ්ඤි

b. Pura Desa/Bale Agung lan Pura Puseh rikala saniscara

භා පුත ඉඤ්ඤෙඤ්ඤිකාසුඤ්ඤි / භාභාහුපානි සභාපුත පුර්ව ඉතිභාහුපානි ඉඤ්ඤෙඤ්ඤිකාසුඤ්ඤි

kliwon wuku landep.

ඉඤ්ඤෙඤ්ඤිකාසුඤ්ඤි ඉතාච්ඡත

c. Pura Dalem Tegal Badeng Kauh Purnama Sasih Kara.

භා පුත භාහුපානි ඉඤ්ඤෙඤ්ඤිකාසුඤ්ඤි කඳුඳු පුත පාහුපානි ඉඤ්ඤෙඤ්ඤිකාසුඤ්ඤි

ඉස්

(3) Pengaci ring Pura inucap manut kecap Sastra Agama, saha
(ඳ) වහස් නී පුන හිඳුසපුඳුනි ක්වපුපු ජොගම, වග
kelaksanayang Nista, Madya, Utama nganut kawentenan lan
ක්වසකපය කිපුන, භඤා, උත්තම හඳුනුගනුකිකි-
pararem.

පනපුවි

(4) Pangempon soang-soang Pura manut Dresta kadi ring sor :

(6) වහ්ගවහ්ගඳාච්ඳාච්ඳ පුන භඳුනි ලුපුන සහි නී ඉහා :

a. Pura Dang Kahyangan Jati kaempon masarengan ring

හා පුන වෙ භඤානකි ජාති සහ්ඳවහ්ඳුකි නී-

Desa Adat Tegal Badeng Kauh, Desa Adat Tegal Badeng

ඉඳග වෙඳුනි උසුඳි සඤා, ඉඳග වෙඳුනි උසුඳි -

Kangin lan Desa Adat Lelaten ;

සහිකි සඳුඳග වෙඳුනි සහි

b. Pura Desa / Bale Agung lan Pura Puseh ring Banjar

කි පුන ඉඳග / හඳුසහඳු සකපුන පුඳු නී හඳු-

Tengah Negara kaempon Desa Adat Tegal Badeng Kauh

ත්හඳු ජාතන සහ්ඳවහ්ඳුඳග වෙඳුනි උසුඳි සඤා-

masarengan Desa siyosan ;

වඳපුන ඉඳග ව්ඳහාකි

c. Pura Dalem Kahyangan Tiga kaempon antuk Desa Adat

ව පුන භඳුනි භඤානකි සහ්ඳවහ්ඳුඳග වෙඳුනි

Tegal Badeng Kauh.

ත්උසුඳි සඤා

Pawos 33

වහ්ඳව්ඳුඳු

(1) Ring soang-soang Pura inucap kawentenang Pemangku.

(ආ) නී ඉඳාච්ඳ-ඉඳාච්ඳ පුන හිඳුසපුඳුනිකි ව්ඳඳු ,

(2) Ngadegang Pemangku nganut dudonan :

(භ) හස්ත ව්ඳඳු හඳුනුඳගකි :

a. Nyanjan utawi maseuhang, soang-soang mapiteges

හා හඳුනුකි උභවි ව්ඳුඳු, ඉඳාච්ඳ ඉඳාච්ඳ ව්ඳුඳුකි

mapinunas ring ajeng Penataran wiadin ke Pura Desa

ව්ඳුඳුකි නී හස්ත ව්ඳුඳුකි ඉඳුනි පුන ඉඳග -

menawi ring Balian Konteng utawi sepenunggalannya ;

ව්ඳුඳු නී හඳු ඉඳුකි උභවි ව්ඳුඳුකි

ඉඵ

b. Turunan utawi ngeraris ;

ආ ඉඳුකසුඤාචි ඡිභව්වි

c. Kecatri (dipilih/ditunjuk) oleh Krama Desa.

ආ ඡිභව්වි (ඡිභව්වි/ඡිභව්වි) ගඡඡිභව්වි

(3) Tan kewenangan nganggen Pemangku, luire :

(ඉ) ඡිභව්විභව්වි ඡිභව්විභව්වි, ඡිභව්වි :

a. Cedangge luire : peceng, perot, cungh lan
ඡිභව්විභව්වි ඡිභව්වි : ඉඡඡි, ඉඡඡි, ඡිභව්වි සඡි
sepenunggalan ;

ඡිභව්විභව්වි

b. Sang sapa sira ugi sane tan kapatutan antuk perarem;

ආ ඡි ඡිභව්වි ඡිභව්වි ඡිභව්වි ඡිභව්වි ඡිභව්වි

c. Sakit ilo, ayan, buduh wiadin edan ;

ආ ඡිභව්විභව්වි ඡිභව්විභව්වි ඡිභව්විභව්වි

d. Sane mdrebe kesucian urip tan becik.

ආ ඡිභව්විභව්වි ඡිභව්විභව්වි ඡිභව්විභව්වි

(4) Prabea kepemangkuan :

(ඉ) ඡිභව්විභව්විභව්වි :

a. Adiksa Widhi (ngawentenan) kemedalan saha
ඡිභව්විභව්වි ඡිභව්වි (ඡිභව්විභව්වි) ඡිභව්විභව්වි ඡිභව්විභව්වි
kelaksanayang antuk Sang ngadegan, mekadi Krama Desa
ඡිභව්විභව්වි ඡිභව්විභව්වි ඡිභව්විභව්වි ඡිභව්විභව්වි
utawi pangempon Pura soang-soang.

ඡිභව්විභව්විභව්වි ඡිභව්විභව්විභව්වි

b. Mapitra yadnya riwekas prade kulawarga pemangku tan
ඡිභව්විභව්වි ඡිභව්විභව්වි ඡිභව්විභව්වි ඡිභව්විභව්වි
marisidayang, patut sungkemin antuk Krama Desa utawi
ඡිභව්විභව්වි ඡිභව්විභව්වි ඡිභව්විභව්වි ඡිභව්විභව්වි
pangemong sanistana Brahma prayascita penyanggrana
ඡිභව්විභව්වි ඡිභව්විභව්වි ඡිභව්විභව්වි ඡිභව්විභව්වි
nganut Pararem yadnya kelaksanayang antuk warigasira
ඡිභව්විභව්වි ඡිභව්විභව්වි ඡිභව්විභව්වි ඡිභව්විභව්වි
mangku.

ඡිභව්වි

(5) Pemangku patut ngemanggehang sesananing pemangku, luire

(ඉ) ඡිභව්විභව්විභව්විභව්වි ඡිභව්විභව්විභව්වි ඡිභව්විභව්වි

tan wenang ajujudan miwah sane siyosan.

ඡිභව්විභව්විභව්විභව්වි ඡිභව්විභව්විභව්වි

Swadarman Pemangku luire :

සුඛ පඤ්චායනා, සුචරිතා

a. Ngenterang Upacara piodalan ring Kahyangan utawi ring

ආගමික ක්‍රමයන් විග්‍රහණය කිරීම සඳහා කළ හැකි දේ

soang-soang pakubon Krama ;

ඉන්ද්‍රිය-ඉන්ද්‍රිය පරිවරණය

b. Tan wenang salab sulub yan mamurung wenang pemangku

කාමයන් විෂය සහ ආචාර්ය භක්තිය වැනි විෂය -

inucap nyapuhin raga ;

හිත සමූහ ප්‍රතිපත්තිය

c. Prade salah sinunggil mangku kapialang utawi cuntaka,

සාමාන්‍ය සහ විකල්පයන් සඳහා වූ ප්‍රතිපත්තිය

kengin nyelang mangku tiyosan utawi nuur sang sulinggih;

ඉන්ද්‍රිය විෂය සඳහා විග්‍රහණය කළ හැකි දේ

d. Semalihe yen sampun pemangku ngayah tigang rahine ring

නිවසන ප්‍රදේශයේ පවතින ප්‍රධාන ගැටළු විසඳීම

pura kancit wenten keluarganya padem mangku inucap tan

පුදා සම්ප්‍රදාය ක්‍රමයන් සහ විෂය විෂය

keneng cuntaka, saka wenten mangku tan budal selami

විෂය සඳහා සහ විෂය සඳහා පවතින ප්‍රධාන ගැටළු -

piodalan-piodalan pademan.

විග්‍රහණය කළ හැකි දේ

Petias utawi olih-olihan Pemangku, luire :

විෂය සඳහා විග්‍රහණය කළ හැකි දේ

a. Penyolasan miwah sarin canang soang-soang pakebon Krama

ආගමික ක්‍රමයන් සඳහා විග්‍රහණය කළ හැකි දේ

Desa ;

ඉන්ද්‍රිය

b. Upon pelabe carik miwah tegal manut para'em ;

කාමයන් විෂය සඳහා විග්‍රහණය කළ හැකි දේ

ꦏꦺꦴ

c. Luput pekaryan lan rerampen / reramon, pedagingan keni
ꦩꦏꦸꦥꦸꦥꦺꦏꦂꦪꦤ꧀ ꦭꦤ ꦫꦺꦫꦤ꧀ / ꦫꦺꦫꦩꦺꦤ꧀ ꦥꦺꦢꦒꦶꦁꦤ꧀ ꦏꦺꦤ꧀
kadi patut.
ꦏꦩꦶ ꦭꦠꦸꦤꦶꦁ

Pawos 36

ꦧꦫꦠꦩꦶꦥꦸꦫꦺꦴ

(1) Pemangku kegentosan riantukan :

(a) ꦥꦶꦧꦭꦸ ꦱꦤꦶꦁꦠꦸꦫꦺꦴ ꦭꦶꦁꦠꦸꦤꦶꦁꦸꦤ꧀:

a. Seda ;

ꦱꦺꦢꦺ

b. Pinunas pengerage, menawi kegeringan lan
ꦏꦺꦩꦶꦤꦸꦤꦤ꧀ ꦥꦺꦁꦺꦫꦒꦺ ꦩꦺꦤꦤꦺ ꦏꦺꦒꦺꦫꦶꦁꦤ꧀ ꦭꦤ
sapanunggalnya ;
ꦱꦩꦥꦤꦸꦁꦒꦤꦺ

c. Kawusan antuk krama menawi melaksana sane tan patut
ꦏꦩꦸꦱꦤ꧀ ꦲꦤꦠꦸꦏ꧀ ꦏꦫꦩꦩꦺꦤꦤꦺ ꦩꦺꦭꦏꦭꦲꦤ꧀ ꦱꦤꦺ ꦠꦤ ꦥꦠꦸꦠ
(ASTA DUSTA).
(ꦱꦺꦠꦸ ꦢꦸꦱꦠꦺ)

(2) Prade mangku kawusang sangkaning melaksana asta dusta,

(a) ꦥꦫꦢꦺ ꦩꦤꦒꦸ ꦏꦩꦸꦱꦤ꧀ ꦱꦤꦒꦏꦤꦶꦁ ꦩꦺꦭꦏꦭꦲꦤ꧀ ꦱꦤꦺ ꦠꦤ ꦥꦠꦸꦠ
keni panidande manut pararem saha ngewaliang prabea
ꦏꦺꦤ꧀ ꦥꦤꦶꦢꦤꦺ ꦩꦤꦸꦠ ꦥꦫꦫꦺꦩ ꦱꦲ ꦤꦒꦺꦯꦭꦶꦁꦤ꧀ ꦥꦫꦺꦴ
ꦏꦩꦸꦱꦤ꧀ ꦱꦤꦒꦏꦤꦶꦁ ꦩꦺꦭꦏꦭꦲꦤ꧀ ꦱꦤꦺ ꦠꦤ ꦥꦠꦸꦠ
kawentenang pecak.

ꦏꦩꦸꦱꦤ꧀ ꦱꦤꦒꦏꦤꦶꦁ ꦩꦺꦭꦏꦭꦲꦤ꧀ ꦱꦤꦺ ꦠꦤ ꦥꦠꦸꦠ

Pawos 37

ꦧꦫꦠꦩꦶꦥꦸꦫꦺꦴ

Kasukerta Kahyangan ring sor :

ꦏꦱꦸꦏꦺꦫꦠꦺ ꦏꦲꦶꦁꦤ꧀ ꦫꦶꦁ ꦱꦺꦫꦺꦴ :

a. Tan kalugra ngeranjing ke pura, luire :

ꦠꦤ ꦏꦭꦸꦒꦫ ꦤꦒꦺꦫꦤꦶꦁ ꦏꦺ ꦥꦸꦫꦺ ꦭꦸꦶꦫꦺ :

1. Sang kantiban cuntaka, mekadi sebel saking rage :

ꦱꦤꦒ ꦏꦤꦶꦧꦤ ꦏꦸꦤꦠꦏꦺ ꦩꦺꦏꦢꦶ ꦱꦺꦧꦺꦭ ꦱꦤꦒꦶꦁ ꦫꦺꦴ :

පුංඤ්ඤා

a. Sebel kandel ngeranjasewala selami dereng

හා වීච්චි සුද්ධිකරණය කිරීමේදී ඉහත වීච්චි ගැනීමට
mebersih;
විවේචනය

b. Sebel medrebe Putra selami 42 rahine ;

හා වීච්චි සුද්ධිකරණය පුත්‍ර වීච්චි 42 රාහිනි ;

c. Sebel pengantenan selami dereng mebiyakala, miwah

හා වීච්චි සවිභාගිකරණය කිරීමේදී වීච්චි ගැනීමට සහිත ආචාර, විවේචනා-
cuntaka sangkaning kepademan manut sengker ;
සුද්ධිකරණය වනුයේ ආචාරයට අනුකූලවය

d. Sebel riantuk madruwe keluarga kepademan/kelayu

හා වීච්චි ප්‍රියාකරණය කිරීමේදී ආචාරයට අනුකූලවය / වීච්චි සුද්ධිකරණය
sekar kantos mesapuh.
විවේචනා සුද්ධිකරණය

2. Makta sahanan barang sinanggeh ngeletehin.

ප්‍රා. වස්තු වහනකුණට වීච්චි ගැනීමේදී

3. Sata Agung sejawaning rikalalning mapapada.

ප්‍රා. වගුණ පාදේ වීච්චි නිකාය වීච්චි වසවනා

4. Mabusana tan manut kadi tata caraning ngeranjing ke

6. වතුණ පාදේ වීච්චි නිකාය වීච්චි වසවනා
Pura.
පුරා

5. Sederening polih wek-wekan (dituduh) prajuru/Dulun

6. වගුණ පාදේ වීච්චි ගැනීමට අනුකූලවය (විවේචනය) ප්‍රා. ගුණ / වගුණ /
Desa.

ගුණ

b. Pratingkahe tan wenang ring pura :

හා ප්‍රා. ගුණ පාදේ වීච්චි නිකාය වීච්චි වසවනා

1. Masumpah (cor) sejawaning pituduh / dulun Desa /

හා වගුණ පාදේ (වගුණ) වීච්චි විවේචනය / වගුණ පාදේ /
Prajuru.

ප්‍රා. ගුණ

2. Makebetan, mesasenengan, mekolem dados asiki lanang

ප්‍රා. වගුණ පාදේ වීච්චි ගැනීමට අනුකූලවය (විවේචනය) ප්‍රා. ගුණ / වගුණ /
wadon, mebacin/mawiraha nyangsang busana menahin
වගුණ පාදේ වීච්චි ගැනීමට අනුකූලවය (විවේචනය) ප්‍රා. ගුණ / වගුණ /
pusungan (santukan punika rikala mejejahitan patut
පුපුණ කිරීම (වගුණ පාදේ වීච්චි නිකාය වීච්චි වසවනා වගුණ පාදේ
ngeluang busung mecingor lidinya).

වගුණ පාදේ වීච්චි නිකාය වීච්චි වසවනා

3. Munggah tedun palinggih sejawaning pituduh
 3. මුහුදු තෙදුන පලිංගි පිතුදුහ
 prajuru/dulun Desa.

ප්‍රජුරු / දුලුන දෙසා

c. Sang mamurung kecaping keni pamidande perscita
 සා මං මමුරුංගු කෙපිංගි කෙනි පමිදන්දෙ පෙරසිතා
 sepatutnya.
 සිපතුණි

Pawos 38

පැවැත්වීම

(1) Yen wenten jatma kerahuhan ring pura, kengin kapintoinin
 (අ) යෙ වෙන්තෙ ජාතමා කෙරාහුහ රිංගු පුරා, කෙංගි කපින්තොයින්
 pada rumasa kasumbengsayan yan wiakti jatma inucap
 පදා රුමසා කසම්බෙන්ගසායාන යාන් වික්ති ජාතමා ඊනුචප
 kesisipan manut pararem. පැවැත්වීමේ පිණිස
 කෙසිසිපාන මානුට පාරෙරෙම.

කෙසිසිපාන මානුට පාරෙරෙම

(2) Prade Kahyangan kahanan durmanggala, minakadi
 (ආ) ප්‍රාදෙ කාහ්‍යාංගන කාහාන දුර්මාංගලා, මිනාකාදි
 kepancabaya, pemangku ngawentenang pemerascita
 කෙපාන්චායා, පෙමාංගු ඊගවෙන්තෙංග පෙරෙරසිතා
 sepatnya.
 සිපතුණි

සිපතුණි

Palet 2

පැවැත්වීම

Indik Rsi Yadnya

ඊන්දික රසි යාද්‍යා

Pawos 39

පැවැත්වීම

(1) Sang pancang madep pandita utawi pinandita minakadi
 (අ) සාං පාන්චාංග මාදෙප පාන්දිතා ඊතවි පිනාන්දිතා මිනාකාදි
 balian sonteng, kubayan, dalang, saluire jagi

බාලියාන් සොන්තෙංග, කුබායාන්, දාලාංග, සාලුයිරේ ජාගි
 ආලියාන් ප්‍රජුරු, ආභාසානි, ආසා, ආභුතිතා ආදී -

ngenterang patut masadok ring prajuru desa kalih
ꦤꦒꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦥꦠꦸꦠ ꦩꦱꦂꦢꦺꦏ ꦫꦶꦁ ꦥꦫꦗꦸꦫꦸ ꦢꦺꦱꦏꦭꦶꦁ
ꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦥꦠꦸꦠ ꦩꦱꦂꦢꦺꦏ ꦫꦶꦁ ꦥꦫꦗꦸꦫꦸ ꦢꦺꦱꦏꦭꦶꦁ
Parisadha Hindu Dharma.

ꦥꦫꦗꦸꦫꦸ ꦢꦺꦱꦏꦭꦶꦁ ꦠꦠꦸ ꦠꦠꦸ ꦠꦠꦸ

(2) Prajuru Desa patut ngawentenin tur nawang ngalangin
(ꦱꦫ) ꦥꦫꦗꦸꦫꦸ ꦢꦺꦱꦏꦭꦶꦁ ꦥꦠꦸꦠ ꦤꦒꦮꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦠꦸꦫ ꦤꦮꦁ ꦤꦒꦭꦁꦤꦶꦁ
prade wenten kecihnan kekecap miwah drestane, tur
ꦥꦫꦗꦸ ꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ, ꦠꦸꦫ
ꦥꦫꦗꦸ ꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ ꦠꦸꦫ
sareng nyaksinin upacara saha nyiarang ring paruman
ꦱꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦤꦺꦑꦶꦤ ꦤꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ ꦱꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ
ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ ꦱꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ ꦱꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ
desa tegep rauhing wates kewenangan penganter Yadnya.

ꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ ꦱꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ

(3) Krama desa patut ngaturang ayah sepemadeg miwah ring
(ꦱꦫ) ꦫꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ ꦱꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ
lepas sang sulinggih riwekas ketutun antuk
ꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ ꦱꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ
prajuru/dulu-dulu.

ꦥꦫꦗꦸꦫꦸ / ꦢꦸꦭꦸ - ꦢꦸꦭꦸ

Pawos 40

ꦥꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ

(1) Sang sulinggih patut ngeriyinang ngayuningan ring
(ꦱꦫ) ꦱꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ ꦱꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ
wawidangan jagat pekraman, sesampun wawu muputang
ꦮꦮꦶꦢꦁꦁ ꦗꦒꦂ ꦥꦺꦏꦫꦩꦤ, ꦱꦺꦱꦱꦩꦥꦸꦤ ꦮꦮꦸ ꦩꦸꦥꦸꦠꦁ
ꦮꦮꦶꦢꦁꦁ ꦗꦒꦂ ꦥꦺꦏꦫꦩꦤ ꦱꦺꦱꦱꦩꦥꦸꦤ ꦮꦮꦸ ꦩꦸꦥꦸꦠꦁ
Yadnya kejebar jagat tios utawi ke pura desa.

ꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ ꦱꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ

(2) Krama Desa sami patut sareng ngawas nitenin ketuntun
(ꦱꦫ) ꦫꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ ꦱꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ
antuk prajuru/dulu-dulu, mangde sehanan Yadnya sane
ꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ ꦱꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ
kawentenan keicen pemuput olih pedanda utawi pinandita
ꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ ꦱꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ
manut kewenangan soang-soang.

ꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ ꦱꦫꦺꦤ꧀ꦠꦺꦫꦁ꧀ ꦫꦺꦑꦶꦤ ꦫꦺꦑꦺꦕꦥ ꦩꦶꦮ ꦢꦫꦺꦱꦠꦺꦤꦺ

26

Palet 3

පාලනික

Indik Pitra Yadnya

හි ක්‍රීඩා විද්‍යා

Pawos 41

පාලනික

Pemargin Pitra Yadnya manut mekadi ring sor :

පවතින විද්‍යා සඳහා පාලනික සඳහා :

a. Pengupakaran sang kelayu sekar :

හා පාලනික සඳහා වූ ක්‍රියා :

1. Antuk mendem atawi ngeseng makacihne pekingsan ring
හා පාලනික සඳහා වූ ක්‍රියාවන් වනුයේ පවතින විද්‍යා පවතින විද්‍යා
ibu pertiwi, ring betara Brahma selami nutupang
හිදී ප්‍රතිඵලයක් ලෙස පවතින විද්‍යා පවතින විද්‍යා -
prabea.

පාලනික

2. Atiwa-tiwa (upakara pangabenan/pelebon).

හා පවතින විද්‍යා පවතින විද්‍යා පවතින විද්‍යා

b. Upacara-upacara Pitra Yadnya riwusan keabenen mewasta

හා පවතින විද්‍යා පවතින විද්‍යා පවතින විද්‍යා

munggah don bingin (ngerorasin) wawu ngelaksanayang

පවතින විද්‍යා පවතින විද්‍යා පවතින විද්‍යා

pelinggih Dewa Hyang Bhatara-Bhatari.

පවතින විද්‍යා පවතින විද්‍යා පවතින විද්‍යා

Pawos 42

පාලනික

Swadarmaning lan tetegenan prade wenten sinalih tunggil

පවතින විද්‍යා පවතින විද්‍යා පවතින විද්‍යා

krama kelayu sekar :

පවතින විද්‍යා පවතින විද්‍යා පවතින විද්‍යා

a. Sang kaduhkitang patut :

හා පවතින විද්‍යා පවතින විද්‍යා පවතින විද්‍යා

1. Nyadokan ring kelian tur nunas tetimbangan ring

හා පවතින විද්‍යා පවතින විද්‍යා පවතින විද්‍යා

kawentenannya.

ကုမ္ပဏီကန္တ

- 2. Ngaturin banjar ngerombo mekarya eteh-ete sarwa
 ဤ အတ္တရီ ကိ အတ္တရီ အဘျဉ်း ဝေလ ဂုဏ်အရ ဂုဏ်အရ ဝေလ
 kadulurin panyembrahma canang saside antuk utawi
 ကုမ္ပဏီ ကုမ္ပဏီ ဝေလ ဝေလ ဝေလ ဝေလ
 maweweh sajeng ring pangerombo nganter ring setra.
 ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ

b. Swadarmaning banjar/desa :

ကုမ္ပဏီ ဝေလ အတ္တရီ / ဂုဏ် :

- 1. Kelian banjar maritates pemargin sang keduhkitan
 ဤ ကိလီယန္တရီ ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ
 napike pacang kependem, makingsan riin utawi lantur
 ကိလီယန္တရီ ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ
 kaabenan.

- 2. Prade kapendem raris kawentenan kulkul petahu antuk
 ဤ ပြုမူ ကိလီယန္တရီ ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ
 pawos 16 (3) aksara b, antuk kelian banjar utawi
 ပြုမူ ဝေလ (၃) ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ
 wakilnya.

- 3. Penyanggran banjar selanturnya :
 ဤ ပြုမူ ကိလီယန္တရီ ဝေလ ဝေလ ဝေလ :

- a. Soang-soang krama banjar nedunin patus sami a....
 ဤ ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ
 kg beras, adeng, miwah kelapa sawung ;
 ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ

- b. Ngerombe ngaryanin eteh-ete sawa saha kasarengin
 ဤ အဘျဉ်း အဘျဉ်း အဘျဉ်း အဘျဉ်း အဘျဉ်း အဘျဉ်း
 antuk krama sane rauh, maksian ;
 အဘျဉ်း အဘျဉ်း အဘျဉ်း အဘျဉ်း အဘျဉ်း အဘျဉ်း

- c. Sami krama banjar nganter ke setra nyantos
 ဤ ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ
 pamendem puput.

- c. Tan kengin ngelelet lengkungan ring 7 (pitung) rahinu,
 ဤ အဘျဉ်း အဘျဉ်း အဘျဉ်း အဘျဉ်း အဘျဉ်း အဘျဉ်း
 tur patut polih pagebagab anut paitungan klian
 ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ ဝေလ

ꨀꩣꨀ

patus/banjar ;

ပတုမါ/မာဏ္ဍာ

d. Tan kalugra nginepang bang-bang miwah mendem rikala
၇။ ကတ္တုဗုဗု ဟိန်ပဲ မဲ မဲ ဝဲပရ ပီဗီဗြိ ကါလ -
semut sedulur, kala gotangan, was panganten lan
မိဗုဗုဗုဗု ကါလ ဂုဏ်တုဗုဗု ဝဲ မိဗုဗုဗု နိဗုဗု -
sapenunggalanya ;

မပဗုဗုဗုဗု

e. Prade wenten kelayu sekar, rikala piòdalan, kengin
၈။ ပုဗုဗု ဂုဗုဗုဗုဗု မဲဗု ဘိဏ္ဏံ ပိဗုဗုဗုဗုဗုဗုဗု
mendem tanpa sadok tur memargi wengi utawi kesetra
ပီဗီဗြိဗုဗုဗုဗု ဂုဗုဗုဗုဗု မဲဗုဗု ဝဲဗု ဂုဗုဗုဗုဗုဗုဗု -
siosan (setra pekingsan).

မိဗုဗုဗုဗုဗုဗုဗုဗုဗုဗုဗု

Pawos 43

ပုဗုဗုဗုဗုဗု

(1) Sane kasinanggeh kacuntaka sekadi ring sor :

(၈) ပုဗုဗုဗုဗုဗုဗုဗုဗုဗုဗုဗု မိဗုဗုဗု ဘိ ဂုဗုဗု ;

a. Cuntaka antuk kelayu sekaran ;

၉။ မုဗုဗုဗုဗု ဂုဗုဗုဗုဗုဗု မိဗုဗုဗုဗု

b. Cuntaka antuk ngebasan putra ;

၁၀။ မုဗုဗုဗုဗု ဂုဗုဗုဗုဗုဗု ပုဗုဗုဗု

c. Cuntakan antuk ngerajasewala ;

၁၁။ မုဗုဗုဗုဗု ဂုဗုဗုဗုဗုဗုဗုဗု

d. Cuntaka antuk keruron ;

၁၂။ မုဗုဗုဗုဗု ဂုဗုဗုဗုဗုဗုဗု

e. Cuntaka antuk sakit ila, buduh ;

၁၃။ မုဗုဗုဗုဗု ဂုဗုဗုဗုဗုဗုဗုဗုဗုဗု

f. Cuntaka antuk gamia gemana ;

၁၄။ မုဗုဗုဗုဗု ဂုဗုဗုဗုဗုဗုဗုဗု

g. Cuntaka antuk pawiwahan ;

၁၅။ မုဗုဗုဗုဗု ဂုဗုဗုဗုဗုဗုဗုဗု

h. Cuntaka antuk salah timpal ;

၁၆။ မုဗုဗုဗုဗု ဂုဗုဗုဗုဗုဗုဗုဗုဗု

i. Cuntaka antuk yening wenten anak istri ngawentenang

၁၇။ မုဗုဗုဗုဗု ဂုဗုဗုဗုဗုဗုဗုဗုဗုဗုဗုဗု -

සුඵ

putra sedurunge maupakara pabiukaonan tur
 පුත්‍ර සදුරුභූග මාආකරා පාභිආකරාණාණි -
 pawidiwidana.
 පච්චිච්චකා

j. Cuntaka antuk mamitrangalang ;

ක ආණ්ඩුකා මාණ්ඩුකාණිච්චු මාණ්ඩු

k. Cuntaka antuk sad tatayi.

ම ආණ්ඩුකා මාණ්ඩුකාණිච්චු මාණ්ඩු

(2) Sengker cuntaka manut kawentenannya :

(ආ) චිත්ත ආණ්ඩුකා මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු :

a. Cuntaka kelayu sekaran, cuntakanye keanutin mariut

මා ආණ්ඩුකා ක්වයුච්චිකාණිච්චු ආණ්ඩුකාණිච්චු ක්වයුච්චිකාණිච්චු
 sekadi loka dresta miwah sastra dresta desa Adat
 චිත්ත ආණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු
 soang-soang ;
 ආණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු

b. Cuntaka ngerajasewala 3 (tiga) rahine ngawit saking

මා ආණ්ඩුකා මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු
 ngerajasewala utawi salami ngerajasewala ;
 මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු

c. Cuntaka ngebasan putra 42 rahine (abulan pitung

මා ආණ්ඩුකා මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු
 dina) ngawit saking putrane embas, utawi ngantos
 මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු
 sampun kaupakarayang makakambuhan tur meperayascita
 මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු
 manut sekadi Agama, lanang wiadin istri ;
 මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු

d. Cuntaka karuron nia abulan pitung rahine (42 rahine)

මා ආණ්ඩුකා මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු
 tur sampun matirta meprayascita ;
 මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු

e. Cuntaka gamia gemana cuntaka nia ngantos sesampune

මා ආණ්ඩුකා මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු
 kepalasang/masapihan tur sampun kawentenan
 මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු
 meprayascita rage tur sampun kawentenan meprayascita
 මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු
 Desa adat/Kahyangan ;
 මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු

මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු මාණ්ඩුකාණිච්චු

දුප

f. Cuntaka salah timpal kapuputang sekadi manut ring
ආ ඉඳුආ වසර තිලාසිකපුපුච්ච්චි ව්චනි ආභුච්චි -
indik tur dresta adat soang-soang.

ආභුච්චි ආභුච්චි ව්චනි ආභුච්චි - ආභුච්චි

g. Cuntaka mamitra ngalang cuntakanya ngantos
ආ ඉඳුආ වචිච්චි ආභුච්චි ආභුච්චි ආභුච්චි -
kawentenan upakara pabiukaonan ;

ආභුච්චි ආභුච්චි වචිච්චි ආභුච්චි

h. Ngembas putra nenten kawentenan upakara pabiukaonan
ආ ආභුච්චි වචිච්චි ආභුච්චි ආභුච්චි වචිච්චි ආභුච්චි -
miwah upakara pawidiwidanan, cuntakanya ngantos

වචිච්චි වචිච්චි ආභුච්චි ආභුච්චි ආභුච්චි -
wenten sane memeras sang putra tur sampun kawentenan

ආභුච්චි ආභුච්චි වචිච්චි ආභුච්චි ආභුච්චි -
upakara sekadi manut ring ajaran Agama Hindu ;

දුප ආභුච්චි වචිච්චි ආභුච්චි

i. Cuntaka Sad tatayi, cuntakanya ngantos sampun

ආ ඉඳුආ ආභුච්චි ආභුච්චි ආභුච්චි ආභුච්චි -
meprayascita raga tur nenten pisan dados

වචිච්චි ආභුච්චි ආභුච්චි ආභුච්චි -
ngamunggahan upakara padwijatian.

ආභුච්චි දුප ආභුච්චි වචිච්චි

(3) Cuntaka kelayu sekaran / kepademan :

(දු) ඉඳුආ ව්චනි ආභුච්චි / ව්චනි ආභුච්චි :

a. Kepademan cuntakanya :

ආ ව්චනි ආභුච්චි :

1. Cuntaka/sebel ke banjar rauhing 3 (tiga) rahina

ආ ඉඳුආ / ව්චනි ආභුච්චි ආභුච්චි (ති) වචිච්චි
mendem utawi sesampun polih prayascita (mesapuh).

ව්චනි ආභුච්චි වචිච්චි ආභුච්චි (වචනි)

2. Keluarganya sejeroning pekarangan ngantos 11

ආ ආභුච්චි වචිච්චි වචිච්චි ආභුච්චි (එ) (solas rahine).

(ආභුච්චි)

b. Keaben Cuntakanya :

ආ ව්චනි ආභුච්චි :

Sang nyambut karya pitra yadnya cuntakanya ngawit

වචිච්චි ආභුච්චි වචිච්චි ආභුච්චි -
saking ngerancang karya rauh riwuus yadnyane

වචිච්චි වචිච්චි වචිච්චි වචිච්චි -

වචිච්චි වචිච්චි වචිච්චි වචිච්චි -

උප

(mepegat).

(පර්තක)

(4) Sane ketibe cuntaka luire :

(5) බගන තනිනි ඔහු කා' සුචිතා :

a. Kelayu sekaran sane kecuntaka :

හා' කියායු චිතනා ඔහුගන සුචිතා :

1. Sang sane kelayu sekaran.

හා' ඔබ බගන කියායු චිතනා කියා

2. Kawula warginya.

හා' ඔහු ස චිතනා

3. Bebanjuran.

උප චිතනා කියා

b. Ngeraja sewala sane kacuntaka :

හා' කියායු ඔහු බගන සුචිතා :

Sang sane ngeraja sewala.

ඔබ බගන කියායු චිතනා

c. Ngebas putra sane kacuntaka :

හා' කියායු බගන බගන සුචිතා :

Kaulawarganya sane ngebasan putra lanang wiadin

ඔහු චිතනා බගන කියායු බගන බගන සුචිතා සුචිතා

istri.

හා' ඔහු

d. Pawiwahan sane kacuntaka :

හා' ප චිතනා ඔහුගන සුචිතා :

Sang sane kaupakaran pawiwahan lanang wiadin istri.

ඔබ බගන සුචිතා ප චිතනා සුචිතා හා' ඔහු

e. Karuron sane kacuntaka :

හා' සුචිතා ඔහුගන සුචිතා :

Kaulawarganya lanang wiadin istri.

ඔහු චිතනා සුචිතා සුචිතා හා' ඔහු

f. Gamy gemana sane kacuntaka :

හා' ගායන ගායන බගන සුචිතා :

1. Sang sane ngelaksanayang gamy gemana.

හා' ඔබ බගන කියායු ගායන ගායන

2. Desa Adat nyane.

හා' ගායන ගායන

g. Anak istri mobot nenten kawentenan upakara

හා' හා' කියායු ගායන ගායන කියායු කියායු හා' ගායන

pabiukaonan sane kacuntaka :

හා' හා' ගායන ගායන සුචිතා :

Sane meraga istri (sane mobot).

සැන මරගා ඉස්ත්රී (සැන මරගා ඉස්ත්රී) ,

h. Mamitra sane ngalang sane kacuntaka :

හා මාමිත්ර සැන න්ගල් සැන කසුන්තකා :

Sane kelaksanayang mamitra ngalang.

සැන ක්ලක්සනායාංග මාමිත්ර න්ගල් ,

i. Ngebas putra nenten kawentenan upakara pabiukaonan

හා නිඝ්භ පුත්ර නෙන්තන් කවෙන්තන් ඉපකාරා පාබියුකානන්

miwah upakara pawidiwidanan sane kacuntaka :

මිවහ ඉපකාරා පාබියුකානන් සැන කසුන්තකා :

1. Sang sane ngebas putra.

හා සැන සැන නිඝ්භ පුත්ර

2. Putra sane ngebas.

පුත්ර සැන නිඝ්භ

(5) Tang kenang cuntaka, luire :

(අ) තන්ගන් කුන්තා සුචිත :

1. Sang sulinggih lan mangku kahyangan tiga.

හා සුලින්ගිහ ලන් මාංකු කහ්‍යාංග තිගා

2. Rikala piotalan risampun ngalang sasih/ngalang

රිකාලා පියොලන් රිසම්පුන් න්ගල් සාසිහ/න්ගල්

tengah.

තන්ගල්

Pawos 44

පැවැත්ම 66

(1) Atiwa-atiwa (pengabenan) kelaksanayang antuk :

(අ) ඉතිව ඉතිව (ඉතිව ඉතිව) ක්ලක්සනායාංග පානුකා :

a. Nyawa rsi (nyuarsa geni) seantukan tan ngagah utawi

හා න්‍යා රසි (න්‍යාර්සා ජෙනි) සෙන්තුකන් තන් න්ගාගාහ ඉතාචි -

menawi sawa tan kekenain ;

මේනවි සාවා තන් කේකේනින් ;

b. Sawa preteka (ngabem nyekah) ;

හා සාවා ප්‍රේතේකා (න්ගබේම් න්‍යේකා) ;

c. Ngaben ngewangun.

හා න්ගබේම් න්ගේවැංගුන්

(2) Penemayan pengabenan wenten kalih pawos :

(ආ) පේනේමායන් ඉතිව ඉතිව තන් ක්ලක්සනායාංග පානුකා :

၆၆

a. Ngaben dadakan / bah bangun, kedadosan sejeroning
မာ် ဟူဟူ ဣ ဖလင်္ကျါ / ဟူဟူ ဟူကျါ၊ နီ ဟူဟူ သဲ သူဗြူ နီ -
tempekan ;

ဟူဟူ ဝါ ဟူကျါ

b. Ngaben ngemasa.

မာ် ဟူဟူ ဣ ဝါ ဟူကျါ

(3) Dudonan pengabenan kawit saking ngagah (seda), ngeseng

(၄) ဟူဟူ ဣ ဝါ ဟူဟူ ဣ ဝါ ဟူကျါ၊ နီ ဟူဟူ -
ngantos pengiriman utawi nganyut.

ဟူဟူ ဝါ ဟူကျါ ဝါ ဟူကျါ ဟူကျါ

Pawos 45

ဟူဟူ ဝါ ၆၆

(1) Peputusan pengabenan wenten kalih pawos :

(၁) ဟူဟူ ဝါ ဟူဟူ ဝါ ဟူကျါ ဝါ ဟူကျါ

a. Ngaben ngemasa luire : beras arong (4 kg), ayam
မာ် ဟူဟူ ဝါ ဟူကျါ ဝါ ဟူကျါ (၆) ဟူဟူ ဝါ ဟူကျါ
asiki, kelapa sewungkul, gesing akatih miwah papah
မာ် ဟူဟူ ဝါ ဟူကျါ ဝါ ဟူကျါ ဝါ ဟူကျါ
jaka saha kelangsah (manut pinunas sang madrebe
မာ် ဟူဟူ ဝါ ဟူကျါ (မာ် ဟူဟူ ဝါ ဟူကျါ) ဝါ ဟူကျါ -
yadnya) ;

ဟူကျါ

b. Ngaben dadakan pateh sekadi patus sane kapendem.

မာ် ဟူဟူ ဝါ ဟူကျါ ဝါ ဟူကျါ ဝါ ဟူကျါ

(2) Penginggunane ring krama banjar ngawit ngayah nganut

(၃) ဟူဟူ ဝါ ဟူကျါ ဝါ ဟူကျါ ဝါ ဟူကျါ
dongan kawentenan karya.

ဟူဟူ ဝါ ဟူကျါ

Palet 4

ဟူကျါ ၆၆

Indik Manusa Yadnya

ဟူကျါ ဝါ ဟူကျါ

Pawos 46

ဟူဟူ ဝါ ၆၆

69

(1) Manusa yadnya inggih punika upacara-upacara darmaning

(2) භාග්‍යය යනු මානව පුනිත දුර්වලතා-දුර්වලතා සමූහයකි -
manusa, ngawit saking patemoning kamabang sejeroning
භාග්‍යය හැමිණුමේ පරිණාමයේ අවසන් වර්ණාවේදී-
garba ngantos kelayu sekar riwekas. (පුනිතවීමේ)
විකර්ම භාග්‍යයේ සමස්ත විවිධත්වය

(2) Upacara kadi ajeng madudonan sekadi ring sor :

(3) දුර්වලතා භාග්‍යයේ භාග්‍යයේ අවසන් වර්ණාවේදී -

a. Magedong-gedongan duk pengerempinian I Biang ;

මා හරිණයේ භාග්‍යයේ අවසන් වර්ණාවේදී -

b. Duk sang kama reka medal ;

මා හරිණයේ භාග්‍යයේ අවසන් වර්ණාවේදී -

c. Kapus puser (Udel) ;

මා හරිණයේ භාග්‍යයේ අවසන් වර්ණාවේදී -

d. Roras rahine ;

මා හරිණයේ භාග්‍යයේ අවසන් වර්ණාවේදී -

e. Tutug kembuhan (42 rahine) ;

මා හරිණයේ භාග්‍යයේ අවසන් වර්ණාවේදී -

f. Tigang sasihan (3 sasih) ;

මා හරිණයේ භාග්‍යයේ අවසන් වර්ණාවේදී -

g. Pawetuan / otonan / odalan (6 sasih) ;

මා හරිණයේ භාග්‍යයේ අවසන් වර්ණාවේදී -

h. Tutug kelih (ngeraja sewala/sane istri, ngembakin

මා හරිණයේ භාග්‍යයේ අවසන් වර්ණාවේදී -
sane lanang) ;

මා හරිණයේ භාග්‍යයේ අවසන් වර්ණාවේදී -

i. Metatah/Mepandes ;

මා හරිණයේ භාග්‍යයේ අවසන් වර්ණාවේදී -

j. Mewiwaha ;

මා හරිණයේ භාග්‍යයේ අවසන් වර්ණාවේදී -

k. Mawinten.

මා හරිණයේ භාග්‍යයේ අවසන් වර්ණාවේදී -

(3) Upacara-upacara inucap nista, madya, utama manut sastra

(4) දුර්වලතා දුර්වලතා මානව පුනිතයේ අවසන් වර්ණාවේදී -
Agama saha catur dresta, maka buatan Desa dresta,
දේවතාවයේ අවසන් වර්ණාවේදී -
ngawinang sima cara desa.

මා හරිණයේ භාග්‍යයේ අවසන් වර්ණාවේදී -

၆၉၀

Palet 5

ယဗျတရိ

Indik Buta Yadnya

ဟိန္ဒူကျမ်းဂန် ယဗျ

Pawos 47

ပုဂံအကျမ်းဂန်

(1) Bhuta Yadnya inggih punika upacara-upacara biakala ring

(အ) «သုတ ယဗျ» ဟိန္ဒူ ပုဂံကျမ်းဂန် ပဗ္ဗာ-ဝုပဗာ ဟူကလ ဘိ
pertiwi lan Kahyangan, sarwa prani saha upacara-upacara
ဗြဟ္မိတိ လက္ခဏာတို့ ခံစား ပြုစု ဆောင်ရွက်ပေးသော
ring kebhuman.

ဘိ ဟူကလ။

(2) Upacara pebiakala ring sarwa prani, luire :

(ဣ) ဝုပဗာ ပဗိယလလ ဘိ ခံစား ပြုစု နှစ်ပတ်စား :

a. Ring sarwa tumuwuh rikala tumpek pengatag (saniscara
ဟိ ဘိ ခံစား ဟူကလ ဘိ ဟိလ ဟူကလ ကပ်ကပ်တို့ (ကိစ္စာ
keliwon wariga) ;

ဟိ ဟူကလ ဟိ ဟိ။

b. Ring sarwa ingon-ingon rikala tumpek andang
ဟိ ဘိ ခံစား ဟိ ဟူကလ ဟိ ဟိ ဟိ ဟိ ဟိ -

(Saniscara uye) ;

(ကိစ္စာ ဟိ ဟိ)။

c. Upacara pakala-pakala manusa anut wedana, kabaos
ဟိ ဟူပဗာ ပိကလ ကလဟူကလ ဟိ ဟိ ဟိ ဟိ ဟိ ဟိ

pabiakala.

ပဗိယလလ။

(3) Upacara pabiakala ring pertiwi, kahyangan lan bebhuta

(ဣ) ဝုပဗာ ပဗိယလလ ဘိ ဗြဟ္မိတိ လက္ခဏာတို့ လက္ခဏာတို့
kawastanin mecaru.

ဟူကလ ဟိ ဟိ။

(4) Pecaruan inucap ring ajeng nista, madya, utama, manu

(၆) ပိဗာဟူကလ ဟိ ဟိ ဟိ ဟိ ဟိ ဟိ ဟိ ဟိ ဟိ ဟိ

wiguna ring sor :

ဟိ ဟိ ဟိ ဟိ ဟိ :

a. Kesata ;

ဟိ ဟိ ဟိ ဟိ။

b. Panca sata ;

ဟိ ဟိ ဟိ ဟိ။

- c. Panca sanak ;
භා පණ්ණ සාකකා
- d. Rsi gana ;
ආ පුඬි ගානා
- e. Tawur Agung ;
භා පුඬි භඳු
- f. Panca Kelud.
භා පණ්ණ ක්ලුද්

(5) Sejawaning kadi ring ajeng kawentenan upakara :

- (අ) ච්ඡවස් කාඩි නී භාණ්ටා භාගණ්ඩු උපකාරා :
 - a. Majot-jotan utawi yadnya senyabuan wusan ngerateng;
භා ච්ඡවස් ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා
 - b. Mesapuh-sapuh rikala pacang wali ring pura.
භා ච්ඡවස් ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා

Pawos 48

පැවැත්වීම

(1) Nangkan ngewarsa rikalaning tilem kesanga ring pempatan
(ආ) කණ්ඩු ක්ෂිප්ත නිකාසකී භිච්ඡු ච්ඡවස් ඉණ්ටා නී ච්ඡවස් ඉණ්ටා-
Agung Desa Adat Tegal Badeng Kauh ketah kebaos
භා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා
ngerupuk, makacihne pacang mapag rahina penyepian
ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා
banjangane.
ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා

(2) Upacara penyepian sane kemargian antuk krama desa :

- (ආ) උපකාරා පණ්ටිය ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා :
 - a. Amati Geni tan kengin maapi-api ;
භා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා
 - b. Amati karya, tan kengin nyambut karya ;
භා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා
 - c. Amati lelanguan, tan kengin maoneng-oneng, masuara
භා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා
gorelan sapanunggalnya.
ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා
 - d. Amati Lelungaan, tan kengin melelungayan.
භා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා

(3) Pebaratan inucap kemargiang saking semeng ngantos wengi

(ආ) ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා ඉණ්ටා

(surup surya) raris kasuarayang kulkul pinaka cihna
(ဆူရုပုဒ္ဓံ ယှ) ရာရီ နှု နှု နှု နှု ဆူလူရီ နှု
pengembak.
ပဏိပူ၏။

(4) Sang amurung kecaping ring ajeng keni pamidanda manut
(၆) မဲ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ
pararem banjar/tempek soang-soang kemargiang antuk
ပာပုဗ (ဟေ / ဟေ) ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ
petelik-petelik (pecalang desa).
ပဏိပူ၏။ (ပ ပဲ နှု ဟေ)။

(5) Riwus rahine nyepi (benjangane) maka cihna pengawit
(၇) ရီ ဟေ ဟေ ဟေ ဟေ (ဟေ ဟေ ဟေ) ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ
icaka warsa, patut soang-soang warga desa sami
ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ
ngaksamayang.
ဟေ ဟေ ဟေ။

SARGA V

မိဂါ ၅

SUKERTA TATA PAWONGAN

ပူရီ ဟေ ဟေ ဟေ ဟေ

Palet 1

ပဟေ၏။

Indik Pawiwahan

ဟေ ဟေ ဟေ ဟေ ဟေ

Pawos 49

ဟေ ဟေ ဟေ။

(1) Pawiwahan inggih punika petemoning purusa pradana,
(၈) ပဟေ၏။ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ
melarapan penunggalan kayun suka cita kadulurin
ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ
upasaksi sekala niskala.
ပဟေ၏။ မိဂါ ၅။

(2) Pelaksanaan pemiwahan luire :

(၉) ပိတောက် ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ

a. Pepadikan, kemenggala antuk pekraman ;

ဟေ ပိတောက် ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ ဟေ

- b. Ngerorod, merangkat riyin wawu kakrunayang ;
ආ භිෂික්කා කැටි, චිත කුච්චි සිති පලු කලුයා යි.
- c. Nyeburin utawi sentana nyeburin (risampun nganutin
කා භිෂික්කි උභවි චිත්ත ක භිෂික්කි (නිසා පුඤ්ඤ භික්ඛි-
upacara pemerasan).

දිවසන පවිතෘ කැටි.

(3) Pidabdab sang pacang mawiwaha patut :

(ඉ) විකල්පයට පමණ පවිතෘ පාලනය :

- a. Sampun manggeh daha teruna (prasida nganutin
ආ භා පුකි පුඤ්ඤ කපා භික්ඛා (ප්‍රචිඤ්ඤ භික්ඛි-
undang-undang) ;

උද්ධරණය.

- b. Sangkaning pada rena (tan terpaksa) ;
කා පසු කි පස පුඤ්ඤ (නිකුත් පණ).
- c. Nganut kecaping Agama (tan gamia gemana) ;
කා භික්ඛි සම්මත පණ (නිකුත් පණ).

- d. Kawisudayang parada pengambila tios Agama miwah
නා කපි ඉඤ්ඤ ප්‍රාභ විභික්ඛා විභා ඉඤ්ඤ විභා -
kepati wengi.

භික්ඛි පණ.

(4) Pamargin pawiwahan mangda taler nagnutin Undang-undang

(6) පවිතෘ පවිතෘ පවිතෘ භික්ඛි භික්ඛි භික්ඛි භික්ඛි

Perkawinan saking sang ngawiwenang.

විවාහ කිරීමට ඉඩ ඇති බව පෙන්වීම.

(5) Sejeroning pakurenan / pengelakuan patut :

(ඉ) විකල්පයට පමණ පවිතෘ පාලනය :

- a. Kemanggala antuk geng pangampura arap ring reraman
ආ භා පුඤ්ඤ භා පුඤ්ඤ භා පුඤ්ඤ භා පුඤ්ඤ
wadone ;

පවිතෘ පණ.

- b. Keiguman bawos indik pekidih utawi kelegayang arep
කා කපි ඉඤ්ඤ භා පුඤ්ඤ භා පුඤ්ඤ භා පුඤ්ඤ
ring pusewekan sang ngidih saha dewasa pekerab
නා පවිතෘ පවිතෘ භා පුඤ්ඤ භා පුඤ්ඤ
kambeanna riwekas ;

භා පුඤ්ඤ භා පුඤ්ඤ

- c. Kecihnayang indik purusa utawi prade sentana
කා කපි ඉඤ්ඤ භා පුඤ්ඤ භා පුඤ්ඤ
prade sentana

භා කපි ඉඤ්ඤ භා පුඤ්ඤ භා පුඤ්ඤ

၆၀

rajeg kejajaran kepatut ngidih anak lanang sane
 သီင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်
 kabawos pawiwahan sentana nyeburin ;
 ကော့ဒေသယပိတကရ်ကော့ကော့ဒေသယပိတကရ်

d. Prade tan terima pejati pakurenan kemargiang janton
 ဘ် ပွကရ် ကော့ဒေသယပိတကရ် ပိတကရ် ပိတကရ် ပိတကရ်
 ping tiga.
 ပိတကရ်

(6) Pekerab kambeang mapiteges tinas apadang (puput)
 (၆) ဘ်ခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်
 mapikurenan dwaning manut sekadi ring sor :

ဘ်ခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်

a. Sejeroning kabawos ambe kelaksanayang ring sekala
 ဘ်ခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်
 niskala antuk sarana jejauman miwah pewidi wedana ;

b. - Jejauman pinake ngambe / ngadungan kayun
 ဘ်ခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်
 - soang-soang pakulawargan wadone ;

- Widi wedana punika pejati niskala nunas wadone
 - ဘ်ခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်
 ring pamerajan kemulannya ;

c. Sejeroning kebawos kerab pelaksana ring skala :
 ဘ်ခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်

- Antuk penyaksi karama banjar dwaning kekerabian
- ဘ်ခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်
 antuk tetengeran munyin kulkul ;
- ဘ်ခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်
- Pemekas penyaksi prajuru / dulu saha nglikitayang.
- ပိတကရ် ကော့ဒေသယပိတကရ် / ဘ်ခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်

(1) Pawiwahan sane kepatut tang ring Desa, sekadi ring sor :
 (၂) ဘ်ခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်
 ဘ်ခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်ဂါးခိင်

3ව

- a. Sampun kemargiang padyakala utawi pesakepan, හා හාපුකි භේදිතේ පනියසල ඉකුති විසඳවකි kesaksiang sekala niskala antuk pandita/pinandita ; ආචාර්ය විසඳව කියුල හා ඉකුති / විකුති
- b. Wenten pesaksi prajuru / dulu-dulu sane mapekelingan ක් ඉකුති කාචාර්ය පුරු / ඉඳු ඉඳු හැක වචනා විභි - utawi ngilikitayang pawiwahan ; ඉකුති විසඳව පවිභාසකි
- c. Sampun matengeran suara kulkul ; හා හාපු ඉකුති හිඳි සුභ ආසාදි
- d. Pawiwahan inucap ring ajeng sampun kecatatan ring න් පවිභාසකි ඉඳු වචනා හා ක් හාපු ක් සඳහා කි වි - Kantor Camat utawi Kantor catatan sipil Kabupaten ක් ඉකුති සඳහා පවිභාසකි ක් ඉකුති සඳහා පවිභාසකි Daerah Tingkat II Jembrana.

ඉකුති කියුල හා ඉකුති

(2) Perabian sane tan manut kadi ajeng sinanggih tan patut (ඉ) විසඳව හැක ඉකුති කියුල හා කියුල කියුල කියුල (tan sah). (හඳුර) "

Pawos 51

හැක කියුල

Tata caraning perabian patut sekadi ring sor :
ඉකුති විසඳව කියුල හා කියුල කියුල කියුල :

- a. Sapasira ugi pacang ngewarangin pakeluarga patut masadok හා හාපු හිඳි පඬු විසඳව කි පවිභාසකි පවිභාසකි ring prajuru / dulu maritatas tan manut kekecap න් පුරු / ඉඳු විසඳව කියුල කියුල කියුල perabian ; විසඳව කියුල
- b. Pemargian pepadikan manut dudonan : ක් විසඳව කියුල කියුල කියුල කියුල :
 - 1. Pekurenan jantos ping tiga saha soang-soang melarapan ක් පවිභාසකි කියුල කියුල කියුල කියුල විසඳව කියුල antuk : හැක කියුල :

ලියා

a. Kapertama antuk canang ;

හා සවිභව හඳුනාගන්නා

b. Kaping kalih antuk canang sari sajeng ;

තා සවි සවිද හඳුනාගන්නා හානි වැනි

c. Kaping tiga antuk tipat gantal kabawos pemuput
හා සවි විත හඳුනාගන්නා පුළුල්වන පුළුල්වන පුළුල්වන
pemadikan.

විවිධ වැනි

2. Risampung mapragat raris sang istri keajak budal ring

හා විවිධ වැනි පුළුල්වන හානි වැනි විවිධ වැනි

pakubon sang lanang, saha kelanturang antuk

පුළුල්වන හානි වැනි හානි වැනි හානි වැනි

pabeakala.

පුළුල්වන හානි වැනි

3. Mangda peragat tumue sekala niskala raris keluarga -

හා පුළුල්වන හානි වැනි පුළුල්වන හානි වැනි

purusa makta pejati ring merajan wadone.

පුළුල්වන හානි වැනි පුළුල්වන හානි වැනි

c. Prade ngerorod / merangkat patut :

හා පුළුල්වන හානි වැනි / පුළුල්වන හානි වැනි :

1. Reraman lanange ngawentenang pamalilaku / pejati

හා පුළුල්වන හානි වැනි / පුළුල්වන හානි වැනි -

antuk duta sekiranya 2 (kalih) diri.

හානි වැනි හානි වැනි (හානි වැනි) හානි වැනි

2. Pegenahan antene tan kengin ring pekubon sang lanang

හා පුළුල්වන හානි වැනි හානි වැනි හානි වැනි -

sedereng mebeakala.

හානි වැනි පුළුල්වන හානි වැනි

palet 2

පුළුල්වන හානි වැනි
Indik Nyapian
හානි වැනි පුළුල්වන හානි වැනි
Pawos 52

පුළුල්වන හානි වැනි

(1) Pawiwahan prasida kawisang melarapan antuk palas
(2) පුළුල්වන හානි වැනි පුළුල්වන හානි වැනි

merabian utawi kepademan.

විනිසය කුණාටි භිතිය පකි

(2) Wusan mapikuren silih sinunggal seda mapiteges balu

(2) වුසා මාපිකුරන් සිලිහ් සිනුංගාල සෙදා මාපිතෙගස් බලු
මෙකාදි බලු ලාංග / ඉස්ත්රි.

පාකාදි භාසු ලක / හිසු

Pawos 53

පාපාඩා 95

Tata cara palas perabian sangkaning pada lila sekadi ring
කාලිහන පාසාඩා විනිසය කුණාටි පාසා විනිසය කුණාටි
sor :

ඉන් :

a. Nawur prabea pesaksi sinalih tunggal sami matenge ;

භාසු ප්‍රාපාසා විනිසය කුණාටි විනිසය කුණාටි පාසා විනිසය කුණාටි

b. Pagunakayan polih pahan pada ;

පාසා විනිසය කුණාටි විනිසය කුණාටි

c. Pebakel, tatedan soang-soang kekuasa niri-niri miwah

පාසා විනිසය කුණාටි පාසා විනිසය කුණාටි විනිසය කුණාටි විනිසය කුණාටි විනිසය කුණාටි
warisan kekuasaan antuk purusa ;

පාසා විනිසය කුණාටි විනිසය කුණාටි

d. Ngewuruhin miwah mupajiwana prati sentana manut

පාසා විනිසය කුණාටි විනිසය කුණාටි පාසා විනිසය කුණාටි විනිසය කුණාටි

swadarmaning gururupaka ;

පාසා විනිසය කුණාටි විනිසය කුණාටි

e. Nawur pamidanda manut pararem ;

පාසා විනිසය කුණාටි පාසා විනිසය කුණාටි

f. Ngelung jinah logika prajuru / dulu.

පාසා විනිසය කුණාටි විනිසය කුණාටි / ඉස්ත්රි

Pawos 54

පාපාඩා 96

ရက်

prade riwekas sang palas kecihna adung malih, patut :

ဗျာဏ် ဂါယိကဗျာ ဝဏ္ဏမိလိယ ဟံ ဗျာဏ် ဗလိရ၊ ပဗ္ဗတံး

a. Ngelaksanayang pawiwahan malih ;

ဟံ ဗလိရ ဝဏ္ဏမိလိယ ပဗ္ဗတံး ဗလိရ၊

b. (Kedenda nikel) saking palas, yadiastun wit palase pecak
ကန်သဏ္ဍိ ကိလိယာဏိ ဝဏ္ဏမိလိယ ဗလိရ၊ ယဏ္ဍုဗျာဏ် ဝိဇာယာဏ္ဍိယာဏ်
sangkaning pada lila.

သဏ္ဍိ ဝဏ္ဏမိလိယ

Pawos 55

ပဗ္ဗတံးရက်

(1) Sang balu kebinayang dados :

(က) သံ ဟံ ဗလိရ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ

a. Balu luh wit sentana (sentana rajeg) miwah balu luh

ဟံ ဟံ ဗလိရ ဝဏ္ဏမိလိယ (ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ) ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ

boya sentana ;

ဝဏ္ဏမိလိယ

b. Balu muani kapurusa (wit sentana) miwah balu muani

ကန်သဏ္ဍိ ဝဏ္ဏမိလိယ (ဝဏ္ဏမိလိယ) ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ

nyeburin.

ဝဏ္ဏမိလိယ

(2) Swadarmaning balu inucap patut :

(ဗျ) ဗျာဏ် ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ

a. Ngamanggehang patibrata tan kengin ngemargiang

ဟံ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ

paradara / drata krama ;

ဝဏ္ဏမိလိယ / ဝဏ္ဏမိလိယ

b. Nguasayang waris pagunakaya, tan dados ngadol,

ကန်သဏ္ဍိ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ

ngadeang, makidihan lan tiosan punika sawaning

ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ

kabebasan saking pianak utawi keluarga pinih tampek

ကန်သဏ္ဍိ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ

saking kurenanya prade pianak kantun alit-alit ;

ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ

c. Kengin ngidih sentana prade wenten pidabdab sedurung

ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ ဝဏ္ဏမိလိယ

၇၉

(2) Pratisentana inggih punika sentana sane matu saking
(၅) ပြည်ပိတ္တက ဟိန္ဒူ ပုဂံက ပိတ္တက မာကလ်ဗျ မလိ-
pawiwahan kapatut.
ပလိဟမန္တ ပဗ္ဗကါ

(3) Prade pawiwahan tan kapatut ngawatuang sentana mangde

(၆) ပြာမ ပလိဟမန္တ ပဗ္ဗကါ ဟတ်ဗျဲ ပိတ္တက ပဗ္ဗကါ -
tan kantun kawastanin bebinjat utawi astra yogia
ကန္တန္တကါ ကယပူဇိန္တ ဟိန္ဒူကါ ဥဒါဟိ မဗ္ဗ ပုမာဗျ
kemanggala antuk panyegaskara.
ကယဗျလ မဗ္ဗကါ ပဗ္ဗကါ

(4) Prade pawiwahan tan ngemetuang sentana kengin ngidih

(၆) ပြာမ ပလိဟမန္တ ကန္တလ်ဗျဲ ပိတ္တက ပုမာဗျ နိန္တိ -
sentana antuk upasaksi sekala niskala sane kewastanin
ပိတ္တက မဗ္ဗကါ ပဗ္ဗကါ ပိမာလ သိဗ္ဗလ မာကလ်ဗျ မလိ
peperasan.
ပလိဟမန္တ

(5) Sentana rajeg inggih punika pratisentana kengin wadon

(၈) ပိတ္တက ဘဒိကါ ဟိန္ဒူ ပုဂံက ပြည်ပိတ္တက ပုမာဗျဗာဏါ
(predana) sane kemanggehan lanang (purusa) tur risampun
(ပြာမ) မာကလ်ဗျ မလိ ကလံ (ပြာမ) ဗျ ဘိမာဗျကါ
ngelaksanayang pawiwahan nyeburin.
ဗိမာဗျကါ ပလိဟမန္တ ပဗ္ဗကါ

(6) Sang sane dados kearsayang sentana rajeg inucap wiwit 5

(၆) မဲ မာကလ်ဗျ မလိ ပိတ္တက ဘဒိကါ ဟိန္ဒူ ပုဂံကါ ၅
(lima) inggih punika :
(လိမ) ဟိန္ဒူ ပုဂံကါ :

a. Prati sentana wadon tunggal ;
မာ ပြည်ပိတ္တက ဗျဗာဏါ

b. Sampun kemanggehang dados tisentana lanang
ကလံ မာဗျကါ မလိ မာကလ်ဗျ မလိ ပြည်ပိတ္တက ကလံ -
(purusa) ;
(ပြာမ) :

c. Kapawiwahan keceburin kautamayang antuk jatma sane
မာ ကလံ ပလိဟမန္တ ပဗ္ဗကါ ကလံ ဗျဗာဏါ ကလံ မာကလ်ဗျ
meagama hindu utawi jatma sane sampun ngelaksanayang
ဗိမာဗျကါ ဗျဗာဏါ ကလံ မာကလ်ဗျ မလိ ကလံ -
utawi pamarisuda utawi sudiwadani ;
ဗျဗာဏါ ပလိဟမန္တ ဗျဗာဏါ မုဗ္ဗိ ဗျဗာဏါ

d. Sane manggehang sentana rajeg patut mapasadok ring I
မာ မာကလ်ဗျ မလိ ပိတ္တက ဘဒိကါ ဗျဗာဏါ ပလိဟမန္တ မလိ

Prajuru Banjar tur klian banjar patut nyiarang ring
 ပြဋ္ဌာန် တွင် ဤ ကိစ္စကို နှစ်စဉ် လုပ်ဆောင်ရမည် ဟု
 banjar saha ngaturang ring prajuru desa adat.
 ဤကဲ့သို့ စည်းကမ်းများကို ပြဋ္ဌာန် ဂုဏ်ထူးပေး၏။

Pawos 58

ဟူ၍ပါး ရလိ။

- (1) Ngangkat sentana manut dudonan patut kacihna arta
 (၁) ဤကဲ့သို့ စည်းကမ်းများကို လုပ်ဆောင်ရမည် ဟု
 berana pamerasan sane kelaksanayang sekala niskala.
 စည်းကမ်းများကို လုပ်ဆောင်ရမည် ဟု
- (2) Sapa sira ugi krama pacang ngidih sentana patut masadok
 (၂) စည်းကမ်းများကို လုပ်ဆောင်ရမည် ဟု
 ring Bendesa sanistana asasih sedereng pemeras.
 ဤကဲ့သို့ စည်းကမ်းများကို လုပ်ဆောင်ရမည် ဟု
- (3) Bendesa kewakilin antuk kelian-kelian banjar nyiaran
 (၃) ဤကဲ့သို့ စည်းကမ်းများကို လုပ်ဆောင်ရမည် ဟု
 ring sawidangan desa, sang sapan sira ugi rumaksa tan
 ဤကဲ့သို့ စည်းကမ်းများကို လုပ်ဆောင်ရမည် ဟု
 lila mangda nyadokan masengeker kalih wuku sabenen
 စည်းကမ်းများကို လုပ်ဆောင်ရမည် ဟု
 pamerasan ring Desa Adat.
 စည်းကမ်းများကို လုပ်ဆောင်ရမည် ဟု
- (4) Prajuru/Dulu Desa gelis mawosin saha ngicenin pemutus
 (၄) ပြဋ္ဌာန် / ဤကဲ့သို့ စည်းကမ်းများကို လုပ်ဆောင်ရမည် ဟု
 nepak ring catur dresta miwah pararem.
 စည်းကမ်းများကို လုပ်ဆောင်ရမည် ဟု
- (5) Prade sulur peperasan tan manut ring kecapin ajeng,
 (၅) ပြဋ္ဌာန် များကို လုပ်ဆောင်ရမည် ဟု
 Dulu Desa wenang ngajeg sang pacang makarya, saha
 ဤကဲ့သို့ စည်းကမ်းများကို လုပ်ဆောင်ရမည် ဟု
 ngicenin penuntun, mangda kapuputang riin kabawos sulur
 ဤကဲ့သို့ စည်းကမ်းများကို လုပ်ဆောင်ရမည် ဟု
 utawi wicaranya.
 ဤကဲ့သို့ စည်းကမ်းများကို လုပ်ဆောင်ရမည် ဟု

පැනවිල්ල

(1) Peperasan sane kepatut ring desa risampun makacihne :

(අ) පරිවෘත්තයක් සඳහා වූ ගිණුම් පාලනය කිරීම :

a. Widi-widana pemerasan ;

එනම් විධිමත් පරිවෘත්තය

b. Kesaksian antuk dulun Desa sane makelingan utawi -

සාක්ෂි පත්‍රයක් පවතින ප්‍රදේශයක් සඳහා වූ පාලකයන්ගේ ප්‍රකාශන පත්‍රයක් ;

ngilikitayang tur ;

නිවැරදිව පරීක්ෂා

c. Kesearang ring wewidengan desane.

එනම් ප්‍රදේශයේ පවතින පාලනය

(2) Sane kepatut peras angge sentana kadi ring sor :

(ආ) පරිවෘත්තයක් සඳහා වූ ගිණුම් පාලනය කිරීම :

a. Jatma meagama Hindu ;

එනම් භාග්‍යවේදයේ පවතින

b. Pepernahan nedung saking sang meras ;

සාපේක්ෂව හොඳින් සිටින පවුලක්

c. Kuluarga saking purusa, prade ten wenten kengin

සාමාන්‍ය පවුලක් පුරුෂයන්ගේ ප්‍රධානත්වයක් ඇති

saking wadon yang taler tan wenten wawu kengin

සාමාන්‍ය පවුලක් ස්ත්‍රීන්ගේ ප්‍රධානත්වයක් ඇති

sekama - kama (saking kayun) ;

සමානාකාර (සාමාන්‍ය)

d. Kautamayang saking waris pancer kapurusa ;

ඉහළම පවුලක් සහිත පවුලක්

e. Sinalih tunggil mawiwit saking keluarga tunggal

කාමි සම්පත් පවුලක් සහිත පවුලක්

sanggah utawi ngambilin anak tiosan ska wenten sang

සහතිකයක් හෝ ගිණුම් පාලනයක් සඳහා වූ පවුලක්

magama hindu.

භාග්‍යවේදයේ

(3) Kengin ngangkat sentana langkung ring adiri, lanang

(උ) පවුලක් සඳහා වූ ගිණුම් පාලනය කිරීම සඳහා වූ පවුලක්

wiadi wadon.

ස්ත්‍රීන්ගේ පවුලක්

(1) Warisan inggih punika tetamian arta berana saha
 (အ) ဟဒါ မိမိတ္တိ ဣဒါ ပုဏ်ဏ ဝိတလိယန္တိဒါ သိဝါယ မဟာ-
 ayah-ayahan ngupadi sukerta sekala niskala saking
 ဟယဂုဟယဟန္တပမိ ဗျုဏ်ဒါ မိခာလ ဝိပူလ မလိ-
 keluhuranya arep ring turunanya.

ဧပုဏ္ဍနာ ဟပူပူ ဣဒါ

(2) Kenang singgeh warisan luire :

(ဣ) အဲ မိမိတ္တိ ဟဒါမိတ္တိ ဣဒါ :

a. Dua tengah, Kahyangan, Pusaka siwa kerana (lan
 ဟာ ဣဒါ ဝိတလိယန္တိဒါ ဧပုဏ္ဍနာ ပုဏ်ဏ ဝိတလိယန္တိဒါ (လဲဧ
 sepenunggalnya) ;

မပပုဏ္ဍနာ

b. Pemerajan kemulan ;

ဧပုဏ္ဍနာ

c. Peguna kayan, tedtadan / jiwa dana, hutang piutang.

မပပုဏ္ဍနာ ဧပုဏ္ဍနာ ဧပုဏ္ဍနာ / ဝိတလိယန္တိဒါ ဧပုဏ္ဍနာ

(3) Wawu kengin kebawos warisan prade wenten :

(ဣ) ဧပုဏ္ဍနာ မိမိတ္တိ ဣဒါ မိမိတ္တိ ဣဒါ ပြာဏ ဣဒါ :

a. Sang mapiturun (pewaris) ;

ဟာ မဲ ပပုဏ္ဍနာ (ပီဧဒါ)

b. Keturunan (Ahli waris) ;

ဧပုဏ္ဍနာ (မိမိတ္တိ ဣဒါ)

c. Arta berana miwah tetegenan (ayah-ayah). maka cihne

ဟာ မိမိတ္တိ သိဝါယ ပီဧဒါ ဝိတလိယန္တိဒါ (ဟယဂုဟယဂု) ပဏ္ဍနာ

warisan.

ဟဒါမိတ္တိ

(1) Ahli waris luire :

(၁) မေတ္တိ ဖခင်မိလှစိရက :

a. Pretisentana purusa ;

ဖခင်မိလှစိရ ပုဂံမာ

b. Pretisentana pradana (sentana rajeg) ;

မိလှစိရစိရ ပြာဏ (မိလှစိရ ဂင်္ဂါ)

c. Sentana peperasan lanang / wadon.

မိလှစိရ ပပိရမာမိလှစိရ / ဖခင်မိလှစိရ

(2) Prade tan wenten sekadi ajeng kang sinaggeah ahli

(၂) ပြာဏ ဖခင်မိလှစိရ ဂင်္ဂါမိလှစိရ မိလှစိရ မိလှစိရ မိလှစိရ မိလှစိရ

waris :

ဖခင်မိလှစိရ :

a. Turunan purusa pernah ngunggahang rerama lanang,

ဖခင်မိလှစိရ ပပိရမာ မိလှစိရ ဂင်္ဂါမိလှစိရ မိလှစိရ

rerama lanang pekak selantur ipun rerama misan

ဂင်္ဂါမိလှစိရ မိလှစိရ မိလှစိရ မိလှစိရ မိလှစိရ

mindon ;

မိလှစိရ

b. Turunan purusa pernah kesamping, mekadi keponakan

မိလှစိရ မိလှစိရ မိလှစိရ မိလှစိရ မိလှစိရ

miwah mindon.

မိလှစိရ မိလှစိရ

Pawos 62

ဖခင်မိလှစိရ

Swadarmaning ahli waris patut :

မိလှစိရ မိလှစိရ ဖခင်မိလှစိရ

a. Nerima saha ngusayang tetamian pahan kelurahannia,

ဖခင်မိလှစိရ မိလှစိရ မိလှစိရ မိလှစိရ မိလှစိရ

mekadi ngerempon sanggah, Pura saha pengupakarania miwah

မိလှစိရ မိလှစိရ မိလှစိရ မိလှစိရ မိလှစိရ

ngelelehin ayah-ayahan pewaris ;

မိလှစိရ မိလှစိရ မိလှစိရ မိလှစိရ မိလှစိရ

b. Ngabenan pewaris saha ngelanturang upakara-upakara

မိလှစိရ မိလှစိရ မိလှစိရ မိလှစိရ မိလှစိရ

pitra;

မိလှစိရ

c. Naurin hutang-hutang pewaris saha manut pengeloika.

သ် ကပ္ပာဒ် ဣတ္ထံ-ဣတ္ထံ ပီတဒ် ပျာဏာ ဟန္တု တာပုတ္တာဏိဏာ

Pawos 63

ပာဗာသါဂဗ္ဗ

Pengepahan waris manut sekadi ring sor :

ပဏ်ပဏာတ္တဒ်ခါ ဟန္တုတုဏဏိဒ် ဂုဏ် :

a. Risampun ngelaksanayang Pitra Yadnya lan utang-utang

ဟာဒ် ဘယုဒါဏ်ဓဏာယံ ပိဗ္ဗယန္တာ ဝတ္တုတ္ထံ ဣတ္ထံ -
pewaris ketawur ;

ပီတဒ်ပျာဏာ

b. Para ahli waris polih pahan pada sangkaning peguna kaya,
ဧပာ ဝေဏီ ဟာဂုဏာဂီဂုဏာယံ ဝတ္တုဏိ ပာဗာဏာယံ

saha bening karang/tegal ayahan Desa keamong antuk ahli
ဝဟ ဝဏိဏာ / ဧဏာယုဏာဂုဏာ ဧဏာဂုဏာဂုဏာဗျာ-
waris kang sinaggah krama ngarep utawi krama batan paha;

ဟာဒ်ခါ မိဏဏီဂု ဣပ ဟယုဒါဏ်ဓဏာ ပိဗ္ဗယန္တာ ဧဏာယံ

c. Sinalih tunggil ahli waris kengin tan polih pahan

သ် မိဏဏီဂု ဣတ္ထံ ဣတ္ထံ ဟာဒ် ဂုဏာဏိဏာ ဧဏာဂုဏာဂီဂုဏာယံ

prade :

ပျာဏ :

1. Nilar kawitan lan sesananing Agama ;

ဧဏာ ဝိပဏ် ဧဏာဓဏာ ဣတ္ထံ ဝေဏာဏိ ဝေဏာဏိ

2. Alpaka guru rupaka ;

ဣတ္ထံ ဝေဏာဏိ ဣတ္ထံ ဣတ္ထံ

3. Sentana rajeg kesah mawiwaha utawi pretisentana

ဣတ္ထံ မိဏဏိ ဧဏာဂုဏာဂီဂုဏာ ဝေဏာဏိ ဣတ္ထံ ပြဏိမိဏဏိ -

nyeburin soang-soang kebawos ninggal kedaton.

ဧဏာဂုဏာဂီဂုဏာ - ဂုဏာဏိ ဧဏာဂုဏာဗျာ ဣတ္ထံ ဧဏာဏိ

d. Boya ahli waris kengin muponin hasil manut dudonan

ဧဏာ ဂုဏာဏိ ဝေဏီ ဟာဒ်ခါ ဂုဏာဏိ ဣတ္ထံ ဣတ္ထံ ဧဏာဂုဏာဏိ

luire:

ဣတ္ထံဣတ္ထံ :

1. Sentana luh selami dereng kesah mawiwaha utawi alpaka

ဧဏာ မိဏဏိ ဣတ္ထံ မိဏဏိ ဂုဏာဏိ ဂုဏာဏိ ဝေဏာဏိ ဝေဏာဏိ -

guru miwah prade madrebe pianakan tan keangkenin

ဣတ္ထံ မိဏဏိ ပျာဏ ဝေဏာဏိ ပိဗ္ဗယန္တာ ဧဏာဏိ ဧဏာဏိ

antuk wong tua rerama inucap kehgin ngewaris wantah
ဟန္တုၤကွၢ် ဟူၣ်တၢ်ဟံး ဟံးရဲၣ်ပုၤတီၣ်နီၣ်တၢ် ခါးပုၤကွၢ်-
pikolih (paguna kayan) sentana luh inucap kemawon ;

ပီၤကွၢ်ပီၤဂုၤ (ပဏ္ဍိတ ကယၢ်) ခိၣ်ကွၢ်ကွၢ် ဟူၣ်တၢ်ဟံး ဟံးရဲၣ်ပုၤတီၣ်နီၣ်တၢ်
2. Balu dehe utawi teruna, riartukan ring pawiwahan
ဗွဲၤ ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ်
pecak sampun kabawos ninggal kedaton.

ပီၤကွၢ်ပီၤဂုၤ ဟူၣ်တၢ်ဟံး ဟံးရဲၣ်ပုၤတီၣ်နီၣ်တၢ်

e. Pewaris kengin meweweh rikala maurip pinaka jiwa dana
ကံၤ ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ်
tadtadan utawi bekel maka cihna paweweh tetap ring
ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ်
pianak sane kesah mawiwaha.
ပီၤကွၢ်ပီၤဂုၤ ဟူၣ်တၢ်ဟံး ဟံးရဲၣ်ပုၤတီၣ်နီၣ်တၢ်

Pawos 64
ဟူၣ်တၢ်ဟံး ၆၄

(1) Prade sajeroning pakeluarga wenten ahli waris
(၂) ပုၤကွၢ် မၤကိၣ်ကွၢ် ပၤကိၣ်ကွၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ်
langkungan ring adiri patut :
ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ်

- a. Kawentenan paigum indik pedum waris inucap ;
ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ်
- b. Yen tan perasida ketunasang tetimbang ring dulu/dulu
ကံၤ ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ်
(kerta desa) ;
(ကိၣ်ကွၢ်ကွၢ်)
- c. Prade taler tan wenten cumpu ring penepas kerte desa,
ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ်
kengin ketunasang ring sang rumawos, (pengadilan
ကံၤ ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ်
Negeri).
(ကိၣ်ကွၢ်ကွၢ်)

(2) Prade karang inucap keputungan, patut prajuru
(၃) ပုၤကွၢ် ကံၤ ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ် ဟံးပုၤ နီၣ်တၢ်
/dulu-dulu nibakang ring :
/ဟံးပုၤ-ဟံးပုၤ ကိၣ်ကွၢ် ဟံးပုၤ နီၣ်တၢ် :

a. Sang sinanggeah ahlu waris manut pawos 61 ;

හා වෙ බිකුණිලු වෙහි පනි හිනු පාපාචාරි. 61.

b. Sang kengin anggen sentana anut pawos 59 (2) miwah

කා වෙ ගුණ හිනු ගුණ කුණුක හනු පාපාචාරි. 59 (2) මිවහ

(3) ;

(ප්‍ර)

c. Sang kengin tan wenten cumbu ring penebas kerat

හා වෙ ගුණ හිනු හි ගුණ කුණු පා නි පනි පවි කේ ප-
desa, kangin ketunasang ring sang rumawos

ගුණ ගුණ හිනු හිනු කව නි ව නු පාපාචාරි
(Pengadilan Negeri).

(විනිසකර්ම)

(3) Prade jantos karang Desa kepah utawi kesepih, patut

(ප්‍ර) ප්‍රාද කුණු කුණු ගුණ ක්ව ගුණ ක්ව පතුණි-
soang-soang nedunin mekrama Desa marep (batan paha).

ආපා-ආපා ක්ව ක්ව පු ප ගුණ හිනු (හනු කාපා)

SARGA VI

වි. 6

WICARA LAN PAMIDANDA

විනිසකර්ම පාපාචාරි

Palet 1

පතුණි. 1

Indik Wicara

හිනු හිනු

Pawos 65

පාපාචාරි. 65

(1) Sane wenang mawosin makadi mutusin wicara ring desa

(හ) වග වෙ පාපාචාරි කා ක්ව පතුණි නි ගුණ-
inggih punika prajuru/dulu desa sinanggeah kerta desa.

හිනු පුණි පුණි/හිනු ගුණ වෙහි ගුණ ගුණ

(2) Prade sang mawicara tan wenten cumbu ring pemutus kerta

(ප්‍ර) ප්‍රාද වෙ පතින හිනු ක්ව හිනු නි පතුණි ප-
desa kengin nunasang wicara inucap ring sang rumawos

ගුණ ගුණ හිනු කව විනි හිනු හිනු වෙ නු පාපාචාරි

(Pengadilan Negeri).

(විනිසකර්ම)

(1) Sahanan wicara mawiwit kecorahan saka luire sinanggeh
 (၁) သမာဓိစရိယာ ပထဝီဇ္ဇာဂုဏာဂဟိယာ နိဗ္ဗာန်ရ-
 nungkasin daging Awig-awig pesuara miwah perarem
 ရှုမ္မာသိင်္ဂါဏီ ဝေလီ - ဣလိဂါယုဗာ ပိဗဂ ပာပုဗျ-
 Desa/banjar, prajuru / dulu patut digelis mawosin tan
 ဂုဏာ/မာဏီ ပျဏ္ဍ / မျဏ္ဍ ပဗ္ဗဇ္ဇိဂီလိမ် ပုဂံသီလဝါ
 nyantos pesadok.

မာဏီ မာဏီ

(2) Sejaba wicara kadi ajeng patut nyantosin pisadok
 (၂) သီရိဇာ ပိဗဂ နမ် ဟိန္ဒိ ပဗ္ဗဇ္ဇိဂီလိမ် မာဏီ-
 sang nunas bawos.

သီ ရှုမ္မာသီလဝါ

(3) Panepase patut pasika nyanterang iwang patut melarapan
 (၃) ပရိပုဂံပဗ္ဗဇ္ဇိဂီလိမ် မာဏီ ဟိန္ဒိ ပဗ္ဗဇ္ဇိဂီလိမ်-
 Tri Pramana (saksi, ilikita, bukti) miwah tan maren
 ဝိပဗ္ဗာ (သာသနာ၊ ဗျူဟာ၊ သိက္ခာ) ပိဗဂ နိဗ္ဗာန်-
 nepak ring catur Dresta.

နိဗ္ဗာန် နိဗ္ဗာန်

Palet 2

ပဗ္ဗဇ္ဇိဂီလိမ်

Indik Pamidanda

ဟိန္ဒိ နာပိဗ္ဗာ

Pawos 67

ပုဂံသီလဝါ

(1) Desa/banjar wenang niwakang pamidanda ring warga desa
 (၁) ဂုဏာ/မာဏီ ဝိဇ္ဇာ နိဗ္ဗာန် ပရိပုဂံပဗ္ဗာ ဝိဇ္ဇာ ဂုဏာ-
 sane sisip.

မာဏီ သီလဝါ

(2) Peniwak inucap kelaksanayang olih bendesa/klian banjar.
 (၂) ပရိပုဂံပဗ္ဗဇ္ဇိဂီလိမ် နိဗ္ဗာန် ဝိဇ္ဇာ ဂုဏာ/မာဏီ/ဝိဇ္ဇာ

(3) Bacakan pamidanda kesisipang :

(၃) မာဏီ နာပိဗ္ဗာ နိဗ္ဗာန် :

၄၅

- a. Ayah panukun kesisipan ;
ဖာ ဖာယဖာကဝတ္တုကွတ္တုဆိမ်ပါဆါ
 - b. Danda arta (Desa, danda saha panikel-nikelnya miwah
ကဲ ဝါညှိမိဖ (၇၀၀) ဝါညှိမိဖ ဝါညှိမိဖ ပခိန်လွန်လွန် ပိဗရ -
panikel-nikel urunan) ;
ပခိန်လွန်လွန် (၅၅၀၀)
 - c. Rerempangan ;
မာ ပုဒါလာကါ
 - d. Kesepekang ;
၅၇ ကပ်ပလဲ
 - e. Penyangsakara.
ကဲ ပီကဲကဲကဲ
- (4) Pamidanda sane katiwakang patut sor singgih manut ring
(၆) ပပိဗညှိမိဖကဲကဲကဲကဲ ပပိဗညှိမိဖ မိဖိရ ပပိဗညှိမိဖ -
kasisipan.
ကဲမိမ်ပါ
- (5) Jinah utawi raja urunan pamidanda ngeranjing dados
(၇) ကိဗရ ဂူကဲပီ ဂါကဲ ဖျာကဲကဲကဲပိဗညှိမိဖ မိဖိကဲကဲကဲကဲ
druwe desa / banjar.
ဖျာကဲကဲကဲ / မိဖိ

Pawos 68
ပရဟပါဂါ

- (1) Krama sane lengkung ring tigang pruman ngelanturang tan
(၈) ကျလ ပရကဲ လနွဲ ကိ ကဲကဲ ပရကဲကဲကဲကဲကဲ ကဲကဲကဲ
nawur urunan miwah dedanda wenang kerampag.
ကဲကဲ ဖျာကဲကဲကဲကဲ ကဲကဲကဲကဲကဲ ကဲကဲကဲကဲ
- (2) Rerampag ngangge tata cara kadi ring sor :
(၉) ဂါကဲကဲကဲကဲကဲကဲ ကဲကဲ ကဲကဲ ကဲကဲ ကဲကဲ :
a. Kelaksanayang antuk dulu kesarengin antuk krama
ကဲ ကဲကဲကဲကဲကဲ ကဲကဲ ကဲကဲ ကဲကဲကဲကဲကဲ ကဲကဲကဲကဲကဲကဲ -
sekena tigang diri maka saksi ;
မိဖိကဲကဲ ကဲကဲ ကဲကဲ ကဲကဲ
b. Sang ngerampag sangka darsana ngambil barang utawi
ကဲ ကဲ ကဲကဲကဲကဲ ကဲကဲ ကဲကဲ ကဲကဲကဲကဲကဲ ကဲကဲကဲ -
nyawening tanem tuwuh akehnya manut ring hutang sang
ကဲကဲကဲကဲကဲကဲကဲ ကဲကဲကဲကဲကဲကဲကဲ ကဲကဲ ကဲကဲ

kerampag kadulurin prayascita penyaksak keiwangane
ကိုသာလှည့်ကုလုဒ်ကပ္ပယန္တိန္ဒြာ ပီဏပျာဉ် ဟိယဏါ-
ring desa.
ဘီ ဂုဏာ။

SARGA VII
ဆီက၊ လီ။

NGUWAH-NGUWAHIN AWIG-AWIG.

ဗျာဉ် - ဗျာဉ် ဣလိဂ္ဂုလိကါ။
Pawos 70.

ပာဗာဓါလီ။

(1) Nguwah-nguwahin Awig-Awig Desa punika kelaksanayang
(၁) ဗျာဉ် - ဗျာဉ် ဣလိဂ္ဂုလိကါ ပုဏ်လီ နီလကုယလံ -
antuk paruman Desa.

ပာဗာဓါလီ။

(2) Awig-awig punika kamargiang ngawit keingkupan
(၂) ဣလိဂ္ဂုလိက ပုဏ်လီ ကယ်ဂိယံ ဗာဉ်ကါ နီဟိဗျာဉ်-
(Keraremin).
(နီဒုပုလိကါ)။

Pawos 71

ပာဗာဓါလီ။

(1) Sakaluring sane wenten sederengnya patut kenutin ring
(၁) ဆကလုလိဂီ ဆကလုလိဂါ ပာဗာဓါလီ ပာဗာဓါလီ ဣ-
sedaging Awig-awig punika.

ဆကလီ ဣလိဂ္ဂုလိက ပုဏ်လီ။

(2) Sakaluring wicara sane durung kabawos sajeroning
(၂) ဆကလုလိဂီ ဝိဗာ ဆကလုလိဂါ ဆကလုလိဂါ ဣ-
Awig-awig punika, jaga kabawosan ring peparuman krama
ဣလိဂ္ဂုလိက ပုဏ်လီ၊ ဆကလီ ဣလိဂ္ဂုလိက ပုဏ်လီ ပာဗာဓါလီ -
desa, tur kemanggehan Keanggen buku pasuara.

ဂုဏာ ဗျာဉ် ဣလိဂ္ဂုလိက ပုဏ်လီ ပာဗာဓါလီ။

SARGA VIII
 မဲကံ ဝဲာ
 P E M U P U T
 ပီ ဗျ ပု တါ
 Pawos 72
 ဟုဏ်းပါး လိဗ္ဗာ

(1). Awig-awig puniki kereremin duk rahina : Saniscara,

(၆). ဒေဝါဠာပိကပ္ပင်္ဂါစိ စံဒပုပိန္နဲ ဖျဏ်းတိဏ်း : ကရိန္တာ ၅၁ - Wage, Sasih Kelima, Wuku Tambir ,Icaka Warsa : 1919 ဟုဏ်း ကရိန္တာလိဗ္ဗာ ဖျဏ်းတိဏ်း ဗျဏ်းတိဏ်း : တီယိတ်လိ တanggal masehi 1997.

ဟုဏ်းပါး လိဗ္ဗာ

(2). Awig-awig puniki kalingga tanganin antuk Bendesa

(၅). ဒေဝါဠာပိကပ္ပင်္ဂါစိ ကရိန္တာ တာဏ်းတိဏ်း ဟုဏ်းတိဏ်း ကရိန္တာ - kesarengin Kelian-kelian Banjar, Tempek saha စံဒပုပိန္နဲ စံဒပုပိန္နဲ ကရိန္တာ ဟုဏ်းတိဏ်း ကရိန္တာ - kesaksian antuk Kepala Dusun miwah Kepala Desa ကရိန္တာ ကရိန္တာ ကရိန္တာ ကရိန္တာ ကရိန္တာ - Tegalbadeng Barat.


ဟုဏ်းပါး လိဗ္ဗာ

(3). Luwir sang ngelingga tanganin :

(၅). လူဝါ မဲ ကရိန္တာ တာဏ်းတိဏ်း :

A. PRAJURU/DULUN DESA ADAT TEGALBADENG KAUH.

ဟုဏ်း ပြဋ္ဌာန်း / ဖျဏ်းတိဏ်း ဒေဝါဠာပိကပ္ပင်္ဂါစိ ကရိန္တာ
 1. Bendesa Adat Tegalbadeng Kauh.

ဟုဏ်း ပြဋ္ဌာန်း / ဖျဏ်းတိဏ်း ကရိန္တာ

 WAYAN YATRA S.Pd
 ဟုဏ်းပါး လိဗ္ဗာ